

නැවතුනු වටරවුම

2019 සැප්තැම්බර මස ඩිනර පොහොය දීන
නිල්ලම බොද්ධ හාවනා මධ්‍යස්ථානයේ දී

උපුල් නිශාන්ත ගමගේ මහතා
පැවත්වූ හාවනාමය වැඩසටහන

ප්‍රකාශනය

නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලය
නිල්ලම බොද්ධ හාවනා මධ්‍යස්ථානය
නිල්ලම

අනෙකුත් දේශනා සඳහා;

www.nilambe.net

www.nilambe-deshana.net

විමසීම; upulnilambe@yahoo.com

Copyright ©පුද්‍ර නිශාන්ත ගමගේ

2020 මාර්තු

සංස්කරණය : ගුජ්තානි ගුණස්කර

ආක්ෂර සංයෝජනය : රුවීරා ඒකතායක

කවර තිරමාණය සහ

පිටු සැකසීම : කවින්ද ගොන්සේකා

මුද්‍රණය : විදුරවි ප්‍රින්ටිස්

598A, බංගලාව හන්දිය

පිටකෝට්ටේ, කොට්ටොට්ටේ.

වෙබ : 011 2873304, 0777 305872

ඊමේල් : viduravi123@gmail.com

පුණුසානුමෝද්‍රිතාව

මෙම ධර්ම දානමය කුසල කර්මයට අප හා එක් වෙමින් ප්‍රාතිභාරයය පැ බන්ද හා දරුණු ජයමාන්න යුවලටද ඇයගේ ආදරණීය මැණියන්ටද, මේ ජර මර සහිත සංසාරයෙන් එතෙර වීම සඳහා අවශ්‍ය කායිත, මානසික නීරෝගිතාවද, විවේකයද, කළුජාණ මිතු ආග්‍රයද නොඅඩුව ලැබේවා! එය නිල්ලම් දේශනා ප්‍රකාශන මණ්ඩලයේ පාර්ථිතාවයි!

තවද, අප අතරින් වියෝ වූ බන්ද මහතාගේ ආදරණීය දෙම්විජයන්ද, දරුණු මහත්මියගේ ආදරණීය පියවුමාද,
අනිකුත් යුති හිතම්තුඳින්ද
මෙම පුණුසාකර්මය දැන අනුමෝදන් වීමෙන්
සසර කෙටි කර ගනිත්වා!

නැවතුනු වටරවුම

අද පසලොස්වක පොහොය. මේ පොහොය දිවස් හැමදෙනාම මේ කදු මූදුනට පැමිණ ද්‍රව්‍යම බොහොම නිහඩව, තිස්කලංකව එමෙන්ම ඇතුළතින් බොහොම අවදීමත්ව අභ්‍යන්තරයෙන්ම සක්‍රියව සිටින්න උත්සාහ කරනවා. වෙන ආකාරයකට කිවහොත් භාවනා කරන්න උත්සාහ කරනවා. එය තමා අප හැමදෙනාගේම එකම අරමුණ. වෙන අරමුණු තිබෙනවා නම් අද අප වෙන තැනැක සිටින්නේ මෙතන තොවයි. තිල්ලය තොවයි සිටින්නේ. ඇයි අප භාවනා කරන්නේ? කුමක්ද භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ පුශ්‍රනය මේ පැනය ඇසුවහොත් අප අපෙන්ම ඇසුවහොත් නැතිනම් වෙන කළුණාණ මිතුයෙකුගෙන් විමසුවාත් බොහෝ පිළිතුරු ලැබෙයි. නමුත් වැඩිපුරම ලැබෙන ජනපිළිය පොදු උත්තරය තමා එකග කරගන්න. සිත එකග කරගන්න. දැනුවත්ව හෝ තොදුනුවත්ව හැම දෙනාගේම හැම භාවනානුයෝගීයෙකුගේම භාවනා කරන්න උත්සාහ කරන හැමකෙනෙකුගේම යටි ඉලක්කය, අරමුණ තමා සිතෙහි එකගබව. එය තමා බලාපොරොත්තු වෙන්නේ. එහි වරදක් නැහැ. ඒ බලාපොරොත්තුවේ කිසිම වරදක් නැහැ ඉලක්කයේ මොනම දේශයක්වත් නැහැ. ඇයි අපට එකග වූ සිතක් අවශ්‍ය වෙන්නේ? කුමන හේතුවක් තිසාද සිත එකග කරගන්න මෙපමණ කැප කිරීම් කරන්නේ විරියය කරන්නේ සහ වෙහෙසෙන්නේ. මක්නිසාද එය ලෙහෙසි පහසු කාර්යයක් තොවෙන නිසා. එය බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් සිතු ගමන්ම සිදු වෙන දෙයක් නම් මෙහි පැමිණෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම ද්‍රව්‍යක්ම, දින කිහිපයක්ම, හෝතික වශයෙන් සහ ලෙපකික වශයෙන් පාඩු වෙන සියලු සාමාන්‍ය කටයුතුවලින් ඇත්වී, සමහරවිට ඒ පාඩුත් ලාභ ලෙසට බලමින් මෙබදු කැප කිරීමක් කරන්නේ නැහැ. සිත එකග කරගැනීම හරි පහසුවෙන් වෙනවානම්. යතුරක් ස්ථිව් එකක් දුම්වාසේ, තිවුවාසේ, සිත නවතිනවනම් එකග වෙනවා නම් කොපමණ හොඳද. නමුත් එසේ වෙන්නේ නැහැ. එසේ වෙනවානම් හොඳයි. එබදු පානිහාරියා සහ මන්ත්‍ර තමා අප සොයන්නේ. නැදේද කෙටි කුමයක් එකගකරගන්න? එවැනි කුම නැහැ. නැති නිසා තමා

භාවනා කරන්නේ. තිබෙනවා තම් භාවනා කරන්න අවශ්‍ය තැහැ. කුමක් හෝ වටනයක් ඇසුළුගමන් නැතිනම් ඒ වටනය උච්චාරණය කළ සැනීන්ම, එසේ නැතිනම් යම් දරුණනයක් දුටු ගමන්ම, එසේත් නැතිනම් කුමන හෝ ව්‍යායාමයකින් අප බලාපොරාත්තු වෙන ඒකාග්‍රතාව ඇති වෙනවා තම් සිසි ප්‍රශ්නයක් තැහැ. භාවනාවක් අවශ්‍ය තැහැ. නමුත් වෙනත් තැහැ. එවායින් වෙනත් බොහෝ ප්‍රතිඵල ලැබේයි, නමුත් සිත එකගවෙන්නේ තැහැ. ඒ නිසා තමා දත්මිරිකාගෙන සියලු වේදනා ඉවසාගෙන මහා විරයයක යෙදෙන්නේ. මේ එසේ මෙසේ විරයයක් තොවයි, මහා විරයයක්. ජ්විතයේ අද සිටින තැනට පැමිණෙන්න, අද සිටින තැන සිටින්න, අද ලබාගෙන තිබෙන ජයග්‍රහණයන් අත්දකින්න, බොහෝ විරයය කරන්න ඇති තිකින් නොවෙයිනේ. නමුත් ඒ සියලුම විරයයන්ට වඩා වැඩි විරයයක් අවශ්‍යයයි සිත දිනාගන්න. සිත ජය ගන්න.

ඇයි මෙබදු දුෂ්කර කාර්යයක අප යෙදෙන්නේ? කුමටද සිත එකග කරගන්නේ? සරලම පිළිතුර තමා අපේ සිත එකග තැහැ. සිත එකග තැහැ. සිත එකග තම් අමුතුවෙන් එකග කරගන්න අවශ්‍ය තැහැ. නමුත් සිත එකග තැහැ. එසේනම් කෙබදු සිතක්ද අපට තිබෙන්නේ? අපේ සිත කුමන ආකාරයේද එසේ නම්? සිත මොන වගේද කියන කාරණය පෙනෙන්නේ, දකින්නේ, දනගන්නේ සහ අත්දකින්නේ සිත දෙස බැලුවාත්ම පමණයි. සිත දෙස නොබලා සිත කොයි වගේද සිතේ ස්වභාවය කොසේද සිත හැසිරෙන්නේ කොසේද සිතට වෙන්නේ මොනවද අප දන්නේ තැහැ. නමුත් අපට ඒ ගැන කථා කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, අහන්න පුළුවන් සහ උත්තර දෙන්නත් පුළුවන්. එය වෙනම විෂයක් නමුත් සිත කොයි වගේද කියන කාරණයට උත්තර තැහැ. එයට පොතකින් උත්තරයක් ගන්න බැහැ. තව කෙනෙකුගෙන් උත්තරයක් ගන්නත් බැහැ. එය අපම පිළිතුරු සපයා ගතයුතු කාරණයක්. අප විසින්ම තිරාකරණය කර ගතයුතු, සොයා ගතයුතු සහ අනාවරණය කර ගතයුතු කාරණයක්. සිත දෙස බැලුවාත් පමණයි සිතේ හැටි පෙනෙන්නේ. ඕනෑම දෙයක් දෙස බැලුවාත් තමා ඒ දෙය පෙනෙන්නේ. නොබලුවාත් පෙනෙන්නේ තැහැ මොනම

දෙයක්වත්. කෙනෙකුව වුණත් පෙනෙන්න තම් එය දෙස බලන්න අවශ්‍යයයි. අහස පෙනෙන්නේ අහස දෙස බැලුවාත්. පොලුව පෙනෙන්නේ පොලුව දෙස බැලුවාත්. ගහ කොළ පෙනෙන්නේ ගහ කොළ දෙස බැලුවාත්. සිත පෙනෙන්නේ සිත දෙස බැලුවාත්.

බලන්න අකමැතිම දෙය තමා සිත. බලන්න කුමති දේවල්වල ලැයිස්තුවක් හැඳුවාත් වඩාත් රුවී කරන්නේ මොනවා දෙස බලන්නද කුවරු දෙස බලන්නද කුමන දරුණතයට කියා අපට එක එක්කෙනාගේ පෙෂ්ගලික රුවී අරුවිකම් අනුව ලස්සන ලයිස්තුවක් හදන්න ප්‍රාථමික. නමුත් ඒ ලැයිස්තුවේ කොහොවත් සිත තම් නැතුව ඇති. ජේරාදේණිය මල් වත්ත ඇති, භග්ගල මල් වත්ත ඇති, තව සිද්ධස්ථාන ඇති, වැව ඇති, ගංගා ඇති, කදු මුදුන් ඇති, දිය ඇලි ඇති, මනුෂ්‍යයින්ගේ නමුත් ඇති, නාලිකියන්ගේ තම් ක්‍රිඩක ක්‍රිඩකාවන් ඒ හැමදෙනාමත් ඇති, නමුත් ඒ කිසිම තැනක තමන්ගේ සිත ලියා නැතිව ඇති, ආ.. මා බලන්න කුමතිම දේවල්වලින් එකක් තම් මගේම සිත. එසේ වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් තමා සිත කියන්නේ බැලිය යුතු දෙයක් කියන අවබෝධය නැතිකම. බැලිය හැකි දේවල් අතර සහ බැලිය යුතු දේවල් අතර, නැරඹිය යුතු දේවල් අතර එකක් තමා තමන්ගේ සිනත්. ඒ අධ්‍යාපනය අපට නැහැ. නැරඹිය යුතු ස්ථාන පිළිබඳ අපට අධ්‍යාපනයේදී කියා දෙනවා. තිවසේදීත් කියා දෙනවා. පන්සලේත් කියා දෙනවා. පාසලේත් කියා දෙනවා විශ්ව විද්‍යාලවලන් කියා දෙනවා රුපවාහිනියෙන් කියනවා මාධ්‍යවලත් කියනවා මොනවද බලන්න තිබෙන්නේ, බලන්න අවශ්‍ය, නරඹන්න අවශ්‍ය. නමුත් ඒ අපට කියා නොදෙන දෙයක් තමා මේ සිත කියන්නේ බැලිය යුතු දෙයක්. සිත සම්පූර්ණයෙන්ම එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන්නේ. එය එකක් හේතුවක්. සිත බලන්න අවශ්‍ය බව දන්නෙත් නැහැ සිත බලන්නේ කෙසේද කියාත් දන්නේත් නැහැ. ඒ දෙකම් අපට උගන්වා නැහැ. නමුත් ඉගැන්විය යුතුම දේවල්වලින් එකක් තමා මේ කරුණ. කුඩාම කාලයේ සිටම, ප්‍රමාදයෙකුට තමන්ගේ සිත දෙස බලන්න, සිතක් තිබෙනවා ඒ දෙස බලන්න ප්‍රාථමික. බැලුවාත් තමා සිත පෙනෙන්නේ. ඒ නිසා බලන්න. කෙසේද

බලන්නේ? අපේ පමණකුට මොනවා ඉගැන්තුවේ තැකත් කමක් නැහැ, කණ්ගාටු වෙන්න එපා පසුතැවෙන්න වෙන්නේ නැහැ ඒ දරුවාගේ සිත දෙස බලන්න උගන්වා තිබෙනවා නම්. කවදාවත් අම්මා කෙනෙකුට හා තාත්තා කෙනෙකුට පසුතැවෙන්න වෙන්නේ නැහැ. තමුත් අනිත් හැම දෙයක්ම උගන්වා, තම දරුවාගේ සිත දෙස බලන්න ඒ දරුවාට උගන්වා නැතිනම්, මුලින්ම පසුතැවෙන්න වෙන්නේ අම්මටයි, තාත්තටයි සහ ඒ දරුවටයි පසුව හැමදෙනාටම.

මේ අවශ්‍යතාව අප ඇති කරගත යුතුයි. අපේම සිත දෙස බැලීමේ අවශ්‍යතාවය. හාවනාවට එන, හාවනා කිරීමේ ආසාවෙන් එන, ඒ පිරිසෙන් වැඩි දෙනෙකුටත් මේ අවශ්‍යතාවය නැහැ. අප සිතනවානේ අඩුමගානේ හාවනාවට එන පිරිසටවත් සිත දෙස බැලීමේ අවශ්‍යතාව ඇති කියා නැහැ ඒ අයටත් නැහැ. සිත දෙස බලන්නේ නැතිව කෙසේද සිත එකග කරගන්නේ? සිත දෙස බලන්න කිවිට එයට කැමති නැහැ. සිත දෙස බලන්නේ නැතිව වෙන කුමයක් නැද්ද සිත එකග කරගන්න. අනිවාර්යයයෙන්ම ඒ ප්‍රශ්නය අහනවා. ඔය සිත දෙස බැලීම පැත්තකට දමා වෙන කුමයක් කියා දෙන්න සිත එකග කරන්න. එක පැත්තකින් අප ද්‍රන්නේ නැහැ සිත දෙස බලන්න. සිත කියන්නේ බැලිය යුතු දෙයක් කියන කාරණය ද්‍රන්නෙන් නැහැ. ර්ලගට සිත දෙස බලන්න අකමැත්තකුත් තිබෙනවා. බලන්න අකමැතිම දේවල්වල ලැයිස්තු හැඳුවහොත් උඩින්ම ලියන්නේ තම සිත. සිත දැකින්නේ නැතිව සිටින්න පූජාවන් නම් ඒ හොඳටම ඇති අපට. අපේ සිත දැකින්නේ නැතිව සිටින්න තමා අප හැම උපතුමයක්ම පාවිච්ච කරන්නේ. අනිත් හැම දෙයක් දෙසම බලන්නේ අපට අපෙන්ම වහන් වෙන්න බාහිර රුප දෙස නොබලා සිටියාත් අපට පෙනෙන්නේ අපට. අප කැමති නැහැ අප දෙස බලන්න. අපේ අභ්‍යන්තරය පෙනෙන්න පටන්ගන්නවා සහ අභ්‍යන්තරය කථාකරන්න පටන් ගන්නවා, අප තිහබව සිටින විට. ඒ නිසා තමා නිශ්චලිතාවයට කැමතිත් නැත්තේ. නිශ්චලිත වූ ගමන්ම, අප කටින් නිහඹ වූ සැනින්ම තව කෙනෙක සමග වාරික සන්නිවේදනයට නැවතම් තිතක් තැබූ මොහොත්ම කුමක්ද වෙන්නේ? අපේ අභ්‍යන්තරය කථා

කරන්න පටන්ගන්නවා. එයට අප කැමති නැහැ ඒවා අහන්න. අපේ සිත කියන දේවල් අහන්න කැමති නැහැ. ඒවා කරන්න කැමතියි. සිත කියන කියන දෙය කරනවා අප අහන්නේ සහ විමසන්නේ නැතිව. එනිසා නිශ්චඩතාවයට කැමතිත් නැහැ. අපේ සිත දෙස බලන්න කැමතිත් නැහැ.

ද්‍රව්‍යක් එක පුතෙක්, තරුණ වයසේ කෙනෙක්, මෙහෙට ඇවිත් කරා කරන ගමන් ඉල්ලීමක් කළා, භාවනා කුමයක් කියා දෙන්නයි කියා තම සිත දෙස බලන්න. මට පුදුමයි මේ පළමුවෙනි වතාවටයි කෙනෙකු ඉල්ලුවේ සිතක් දෙස බලන්න කුමයක්. මට පුදුමයි, මා ඇහුවා ඇයි මේ සිත දෙස බලන්න අවශ්‍ය වී තිබෙන්නේ? කුමක්ද සිතේ තිබෙන ප්‍රශ්නය? නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. තම සිතේ කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය ඔහුගේ සිත දෙස බලන්න නොවෙයි වෙන කෙනෙකුගේ සිත දෙස බලන්න. තව කෙනෙකුගේ සිතක්, ඒ සිත අවංකද නැදේද කියා දැනගන්න. මේ පුතාට ලොකු ගැටලුවක් ඒ කාගේ හෝ කෙනෙකුගේ සිත අවංකද නැදේද, අව්‍යාජද ව්‍යාජද, ඒ ගැන තීරණයකට එන්න. ඒ නිසා කවුරු හෝ කියන්න ඇති, නැතිනම් පොතක තිබෙන්න ඇති, භාවනා කරවිට අතිත් අයගේ සිත් පෙනෙනවා. එවිට අතිත් කෙනාගේ සිත කෙසේද කියා බලන්න පුළුවන්. ඒ පුතාට මා බොහෝම ආදරයෙන් කිවා පුතෙන් එසේ සමහරවිට පුළුවන් ඇති භාවනා කලොත් නමුත් නොකර සිටින එක තමා හොඳ. අතිත් අයගේ සිත් දෙස නොබලා සිටීම තමා හොඳ, අතිත් අයගේ සිත් පෙනෙන්න පටන්ගත්තොත් පුතාට මොනවත් කරගන්න බැරි වෙයි මොකද කිසිම සිතක් සියයට සියයක් අවංක නැහැ. මොනම පෘතග්‍රන සිතක්වත්. එය කාගෙවත් වරදක් නොවෙයි, අපේ වරදක් නොවෙයි, එය තමා පෘතග්‍රන ස්වභාවය. සියයට සියයක් අව්‍යාජ නැහැ. අප එලියෙන් සිනාසෙනවා ඇතුළුන් රවමින්. සතුටින් සිටින්නේ කියනවා ඇතුළින් අසතුටින්. මේ සියලුම පෙනෙන්න පටන් ගතහොත් අපට මොනවත් කරගන්න බැරි වෙනවා. එසේ කුමන කුමයකින් හෝ උප්පත්තියෙන් ලැබූ හැකියාවක් නිසා හෝ වෙන ආධ්‍යාත්මික ව්‍යායාමයක ප්‍රතිඵලයක් නිසා හෝ අතිත් අයගේ සිත් දකින්න ලැබෙන අය විදින්නේ ලොකු දුකක්, තමන්ගේ සිත

හදාගෙන තැතිනම්. තමාගේ සිත හදාගෙන නම් තිබෙන්නේ, ඒ මොනවා දුක්කත් උපේක්ෂාවෙන් සිටින්න පුළුවන්. නමුත් තමන්ගේ සිත හදා නොගෙන අනිත් අයගේ සිත් පෙනෙන්න පටන්ගතහොත් ඇති වෙන්නේ ලොකු පිළිකුලක්, කළකිරීමක්, ද්වේශයක්, බලාපොරාත්තු කඩවීමක්, අප්‍රියතාවක්.

කළුහාණ මේතුවරුනි, සිත බැලිය යුතු දෙයක් බව නොදැන්නා නිසාත් බලන්න නොදැන්නා නිසාත් බලන්න අකමැති නිසාත් අප සිත දෙස බලන්නේ නැහැ. නමුත් අප නොබැඳුවාට සිත දෙස, යම් යම් විශේෂ අවස්ථාවල සිතම ඇවේත් අප ඉදිරියේ දුරුගනය වෙනවා. සිත සමහර අවස්ථාවල තමන්ව පුදුරුගනය කරනවා. නිතරම නොවෙයි සමහර අවස්ථාවල. එක අවස්ථාවක් තමා අප හාවනා කරන්න ගියවිට. සිතනේ පෙනෙන්නේ අපට. පෙනෙන්නේම සිත. සිතුව්ලිමයි පෙනෙන්නේ. වෙන මොනවද. මොන තරම් සිතුව්ලිලි කන්දරාවක් මේ සිතෙහි තිබෙනවාද කියන කාරණය හාවනාවදී හොඳට පෙනෙනවා. මොන තරම් සිතුව්ලිවලින් සිත හිර වී ද? පිරී ද? පිරී ඉතිරි ගොස්ද? ඒ වගේම අප දුඩ් දුකික සිටින විට, ලොකු අසහනයකින් සිටින විටත් අපට පෙනෙන්නේ අපේ සිත තමා වෙන මොනවත් පෙනෙන්නේ නැහැ. මල් පෙනෙන්නේ නැහැ. මල්වල ලස්සන පෙනෙන්නේ නැහැ. ඉර පායනවා ඉර බහිනවා, හඳ පායනවා හඳ බලනවා, තරු බලනවා මේ මොනවත් පෙනෙන්නේ නැහැ, අප ලොකු අසහනයක හෝ විශාදයක සිටින විට, පෙනෙන්නේ අපේම සිත. එවිට සිටින්නේ අපේ සිතන් සමග. එතනින් එළියට ගන්න තමා උදව් අවශ්‍ය වෙන්නේ, උපදේශනයයි, ප්‍රතිකාරය සියල්ල අවශ්‍ය වෙන්නේ අපේ දොම්නසට පත්වුණු අදුරු සිතින් එළියට එන්න. තව අපට සිත පෙනෙන වෙළාවක් තමා ලොකු අවධානයකින් යමක් කළයුතු වෙළාවේ. සමහරවිට පාඩම් කරන වෙළාවක, පාඩම් දෙන වෙළාවක, විභාගයකට පිළිතුරු ලියනවිට ලොකු අවධානයකින් යමක් කරන්න අවශ්‍ය වෙළාවටත් අපට සිත පෙනෙනවා. එවිටත් සිත ඇවේත් තමන්ව පුදුරුගනය කරනවා තමන්ගේ හැටි. සිත එයාගේ හැටි පුදුරුගනය කරනවා කුමක්ද එයාගේ හැටි? එක තැනක සිටින්න බැරිකම. කරන්න අවශ්‍ය දෙය කරන්න බැරිකම. ඒ බැරිකම තමා සිත පුදුරුගනය කරන්නේ,

පුළුවන්කම නොවේයි. එවිට පොතට අවධානයෙන් සිටින්න බැහැ. පාඩීමට සිත යොමු කරන්න බැහැ. තේරුම් ගන්න බැහැ. විභාගයේදී මතක් කරගන්න බැහැ. මේ බැරිකම සිත බොහෝම ලස්සනට පුදරිනය කරනවා. මේ තමා අප බලන්න අකමැති ව්‍යුණක් බලන්න දන්නේ නැති ව්‍යුණක් නොබලා සිටියන් සිත පෙනෙන අවස්ථා. සිතම ඇශ්විත් තමාව නිරාවරණය කර පෙන්වනවා අපට, ඔන්න බලාගන්න ඔබේ සිතේ හැරී. මියාගේ සිතේ හැරී ඔන්න බලාගන්න කියා අපට කියනවා. හාවනා කරන්න ගියාමත් කියනවා, පාඩීම කරන විටත් කියනවා, අප මනසින් විද්‍යාව විටත් මනසින් පෙන්වනවා ඔන්න සිතේ හැරී. මේ එක අවස්ථාවකවත් අපට ලස්සනක් පෙනෙන්නේ නැහැ.

සිත කියන වචනය ඇසෙනවිට සිත, මනස, සිතුවිලි, සන්තානය හරි ලස්සන වචන. මේ වචන හරි ලස්සනයි. ඒ වචනත් සමග ඒ සංකල්පත් සමග බොහෝම සෞන්දර්යාත්මක විත්ත රුප තමා මැවෙන්නේ අපට. සිත, සිතුවිලි, මනස, සන්තානය මේ වචනත් සමග බලන්න අත්දුකීමට යන්නේ නැතිව අත්දුකීමකට යන්න එපා. මේ වචන ඇසෙනවිට කුම්න ආකාරයේ විත්ත රුපද මැවෙන්නේ බලන්න. හරිම ලස්සන සෞන්දර්යාත්මක විත්ත රුප මැවෙන්නේ. නමුත් ඇත්ත තත්ත්වය වෙනස්. අර වගේ වෙළාවක පෙනෙන්නේ නැහැ අපට ලස්සන මල් වත්තක් ලස්සන ගගක් ගලාගෙන යනවා වගේ සුන්දරත්වයක්, එසේ නැතිනම් දියඇල්ලක තිබෙන විවිතත්වයක්. එසේන් නැතිනම් වළාකුල් නැති රාත්‍රියක අහසේ හඳ බැබලෙනවිට තරු බැබලෙනවිට ඒ තිබෙන සෞන්දර්යාය, අලංකාරය සිත දෙස බැලුවට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. කොහොමත් නැහැ. අරුබුදයක් පෙනෙන්නේ. ඔය අවස්ථා කුනේම අපට සිත කියා පෙනෙන්නේ අරුබුදයක්. පාඩීම කරන්න ගියාමත් පෙනෙන්නේ අරුබුදයක්. විදිනවිට කොහොමත් අරුබුදයක්.

එ සියල්ලම අතහැර හාවනා කරන්න ආවිට මේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් සෞයාගෙන, එතනත් සිත යනු මහා අරුබුදයක්. හොඳවම පෙනෙනවා හාවනාවෙදි. සිතුවිලි එනවා එනවා එනවා හැම දිගාවෙන්ම එනවා. අතිතයෙන්ද

අනාගතයෙන්ද වර්තමානයෙන්ද මේ හැම දිගාවකින්ම සිතුවිලි එනවා. ඇවිත් හිර වෙනවා. මේ පූංචි අවකාශයක, පූංචිම පූංචි අවකාශයක, සීමිත ඉඩක, ගණන් කරන්න බැරිතරම් අප්‍රමාණ වූ සිතුවිලි සිර වෙනවා ඇවිත්. සිර වෙන්න එපැයි. මේ මානසික තදබදය. එයින් සිර වී මිරිකි සිටින්නේ. පූංචි ඉඩක්වත් තැහැ. ප්‍රස්මක් ගන්නවත් ඉඩක් තැහැ. අපට අවශ්‍ය දෙය සිතන්න බැහැ. සිතන්න ඉඩක් තැහැ. මක්නිසාද අනවශ්‍ය වූ සිතුවිලිවලින් සිත පිරි ඉතිරි ගෞස් තිබෙන නිසා. පිරි හිරවී තදවී මිරිකි තෙරපි පිඩිනයට පත්වී තිබෙන නිසා තමන්ට අවශ්‍ය දෙය සිතා ගන්න බැහැ. තමන්ට අවශ්‍ය ගමනක් යන්න බැහැනේ, පාර ඇහිරි නම්. සිතන්න හංදියක් හතර මං හන්දියක් පස්ම. හන්දියක් තැතිනම් හයම්. හන්දියක් ගැන සිතන්න. මේ සියලුම පාරවල් එකතු වෙනවා එයට තමා හංදිය කියන්නේ. හතර මං හන්දියක් තැතිනම් එයටත් වඩා ලොකු හන්දියක් පස්ම. හන්දියක්, හය මං. හන්දියක්. ඒ වගේ තැනැක මැද වට රවුමක් තිබෙනවා. හැම පැත්තෙන්ම වාහන ඇවිත් බස්ද, කාර්ද, ලොරිද, බයිසිකල්ද, ගිලන් රථද මේ සියල්ලම ඇවිත් එකවිට තම තමන්ගේ ගමන යන්න හියහොත් තම තමන්ට අවශ්‍ය හැරියට, කුමක්ද වෙන්නේ? මේ වට රවුම හිර වෙනවා. ඇහිරෙනවා. එවිට කාවච් කාගෙවත් ගමනක් යන්න බැහැ. මේ තත්ත්වය නොවෙයිද අප හැමදෙනාම අපේ සිතත් සමග අත්දකින්නේ. මේ ඇතුළත තිබෙන තදබදය. ඇතුළත තිබෙන සිරවීම. අප කියනවා වාහන ප්‍රමාණය වැඩි, පාරට වැඩිය. පාරේ ඉඩට වඩා වාහන වැඩි. අපට ඒ පෙනෙන දෙයනේ. නමුත් අපේ ඇතුළත බැලුවහොත් පෙනෙනවා ඒ වගේ සිය දහස් ගුණයක ලොකු ප්‍රශ්නයක් තිබෙන බව. මේ පූංචි අවකාශයක් ඇතුළේ අසීමිත වූ අනවශ්‍ය සිතුවිලි ඇවිත් සිර වෙනවා. සිර වී තිබෙන්නේ. මේ අභ්‍යන්තර තදබදයට තමා සිත කියන්නේ. සිත කියා කියන්න වෙන්නේ අපට මේ අභ්‍යන්තර සිරවීමට, තදවීමට, තදබදයට, ඇහිරීමට. දැන් අපට යන්න බැහැ. අපට අවශ්‍ය දෙයක් සිතන්න බැහැ. සිතීම අවසන්. සිතීම අවසන් වී බොහෝ කල්. අද නොවයි, දැන් නොවයි. මේ තැනට මතස පැමිණියේ කවදාද ඒ මොහොතේ පටන් සිතීම අවසන් වූණා. සිතීමක් තැහැ. දැන් තිබෙන්නේ කුමක්ද? පොරකුමක්, රණ්ඩුවීමක්, තරගයක්. සිත

අැතුලේ ඔවුනොටුව් රණ්ඩු වෙනවා. තරගකරනවා අනිත් සිතුවිල්ලට ඉස්සරහින් යන්න. අනිත් සිතුවිල්ල යන පාර අභුරන්න. කපාගෙන යන්න. නිදහස් වින්තනය අවසන්. එවැනි දෙයක් නැහැ. එය ලස්සන වචනයක්. ගොඳ මාතෘකාවක් කරා කරන්න, නමුත් යථාර්ථයේ එවැනි දෙයක් නැහැ. නිදහස් සිතීම අවසන් වී බොහෝ කළේ. අප අහිමානයෙන් කරා කරනවා අපට නිදහස තිබෙනවා අපට අවශ්‍ය දෙයක් සිතන්න පූජාවන්. අපට අවශ්‍ය දෙයක් කියන්න බැරි ව්‍යුණාට, කියන්න ගියවිට සීමා තිබෙනවානේ අපට අවශ්‍ය හැමදේම කියන්න බැහැනේ. අනිත් අයගෙන් බාධා එනවා. පරිසරයෙන්, ආගමෙන්, සංස්කෘතියෙන්, නිතියෙන්, අධ්‍යාපනයෙන් ඒ හැම දෙයින්ම වැට කඩුල දමනවානේ. ඒ පෙරහන්වලින් පෙරානේ අපට කරා කරන්න වෙන්නේ. ඒ වගේම අපට අවශ්‍ය දෙය කරන්නත් බැහැනේ. එතනත් කොපමණ සීමා තිබෙනවාද. නිති තිබෙනවාද අපේ කායික හැසිරීම පාලනය කරන්න. එය පිළිගන්නවා, නමුත් අප සිතනවා අපට අවශ්‍ය දෙයක් සිතන්න පූජාවන්. කියන්න බැරි ව්‍යුණාට, කරන්න බැරි ව්‍යුණාට, විනැම දෙයක් සිතන්න පූජාවන්. කාටද නවත්වන්න පූජාවන් තමන්ගේ සිතීම. කාටවත් නවත්වන්න බැහැ. ඇත්ත කාටවත් නවත්වන්න බැහැ කාටවත් නවත්වන්න අවශ්‍යයක් නැහැ මොකද එය නැවති බොහෝ කළේ. දන් අප නොවේය සිතන්නේ. කඩුරු සිතනවාද දන්නේ නැහැ. මේ සිතන්නේ කඩු කියන බවත් අප දන්නේ නැහැ සිතෙනවා. එහෙන් මෙහෙන් සිතෙනවා. එකක් ගැන දිගට සිතෙන්නෙන් නැහැ. එකක් ගැන දිගට සිතෙන්නේ දුක් විදින විට පමණය. මොනම හෝ ආවේගයකින් අප විදින විට නම් අන්න ඒ ගැනමයි සිතෙන්නේ. නමුත් අපට අවශ්‍ය නැහැ ඒ ගැන සිතන්න ඒ වෙලාවේ. පූජාවන් තරම් උත්සාහ කරන්නේ නොසිතා සිටින්න, නමුත් නොසිතා සිටින්න බැහැ, විදිනවිට විඳ විඳ, තව තව සිතන්නම වෙනවා, තව තව සිතනවිට තව තව විදින්නම වෙනවා. එතනත් නිදහසක් නැහැනේ.

අපට අවශ්‍ය දෙය අපට අවශ්‍ය ආකාරයට අවසානය තෙක් නොකැඳී, නොවිදි සිතන්න බැහැ. එසේ සිතපු එකම එක අවස්ථාවක් වත් මතක් කරගන්න බලන්න. තමන්ට අවශ්‍ය

කාරණයක් සිතු සේ නිදහසේ එක දිගට අවසාන නිගමනයට එනතෙක්, බාධාවකින් තොරව, අවහිරයකින් තොරව, විසිරීමකින් තොරව, සිතු අවසන් කළ, එකම එක අවස්ථාවක් මේ ජීවිතයේ. අවස්ථා දහයක් පහලෙවාවක් අවශ්‍ය නැහැ එකක්. ඇයි මතක් වෙන්නේ නැත්තේ අපට? එවැනි අත්දූතිමක් ලබා නැති නිසා. මේ ජීවිතයටම ලබා නැහැ. සමහරවිට පුංචිම කාලේ එසේ තිබෙන්න ඇති අප දන්නේ නැහැ. නොදුනුවත්ව තිබෙන්න ඇති නමුත් දැනුවත්ව නම් එසේ සිතුවා කියා අපට මතක නැහැ. අතිතය අමතක කර දමන්නකෝ, මතක නැහැ. දන් සිතන්න පුළුවන්ද බලන්න. මොනම දෙයක් ගැන හෝ එක මාතාකාවකින් පටන්ගෙන ඒ මාතාකාවේම සිට ඒ මාතාකාවෙන්ම අවසන් කරන්න පුළුවන්ද. වෙන මාතාකාවලට පතින්නේ නැතිව, නොමග යන්නේ නැතිව, මගින් නොමගට යන්නේ නැතිව? අතිතයේත් බැරි තම්, වර්තමානයේත් බැරිතම්, අනාගතයේ කොසේවත් බැහැ. එන්න එන්න නිදහසේ සිතීම අපහසු වීමයි සිදුවෙන්නේ, මෙසේ ගියහොත්.

නිදහස් වින්තනය කියන්නේ ලස්සන වවනයක් වුණාට බොරුවක්. නැති දෙයක්. එවැනි දෙයක් අපට නැහැ. ඒ තමා ඇත්ත නමුත් අප පිළිගන්න කැමති නැහැ. ඒ මානය, පිළිගන්න අකමැතිකම මානය. දන්නේ නැතිකම මෙශය. එවැනි දෙයක් නැහැ, නමුත් තිබෙනවා කියා අප රටටී සිටිනවා ඒ මෙශය. මේ මෙශයටද මානයටද, මාන මෝහ දෙකට අසුවී, අප හර කියා, අපට පුළුවන් කියා, රටටී විදිනවා. විදීම පමණයි ප්‍රතිඵලය. විදිනවා. මේ කාරණය මෙසේ පළල්ව විස්තර කරන්න පුළුවන්. කඩා කරන්න පුළුවන් නමුත් මෙය ප්‍රමාණවත්නේ. මේ ප්‍රශ්නය ගැන අවශ්‍ය පමණට වඩා කඩා කරන්න අවශ්‍ය නැහැ. මෙහි තිබෙන උග්‍ර බව, මෙහි තිබෙන බැරුරුම්කම, කඩා කරන්න පුළුවන්, සෞයාගන්නත් පුළුවන් අපට එකතු වේ. නමුත් මෙය ප්‍රමාණවත්නේ, ප්‍රශ්නයෙහි සීමාව අප දිනගත යුතුයි, ඒ ගැන කඩා කරන්න. මෙයට අප කුමක්ද කරන්නේ. මේ අර්බුදය කෙසේද විසඳුන්නේ? එතනදී සරලවම කෙනෙකුට කියන්න පුළුවන් හාවතා කළහොත් විසඳෙනවා. එසේ කියා අපට ඇග බේරා ගන්න පුළුවන්. එවිට කවුරුවත් අහියෝග කරන්නේ

තැහැනේ. හාටනා කළඹාත් මේ ප්‍රශ්නය විසදෙනවා කියා කිවොත් බොද්ධයෙකු නම් එයට අනියෝග කරන්නේ තැහැ. නමුත් බොද්ධ නොටන තැනක ඔය උත්තරය දුන්නොත් තව ප්‍රශ්න තැගෙයි. බොද්ධ සහාවක කිවහාත් හාටනා කලාත් මේ අරුබුදය විසදෙනවා, ආ ඇත්ත තමා සාදු. නමුත් අප දැන් මේ සාදු කිවේ කුමකටද කියා අප දැන්නේ තැහැ. දැන්නේ තැතිව අප වවනයක් පිළිගත්තා වෙනවා. එසේ තැතිව කුමක්ද හාටනාව කියන්නේ? කෙසේද හාටනාවෙන් මේ ප්‍රශ්නය විසදෙන්නේ? මේ ප්‍රශ්න විසදෙන ආකාරයට කෙසේද හාටනා කරන්නේ? මේ ගැන හාටනාව පටන්ගත්ත කලින් අපට පුරුව වැටහිමක් තිබේ වටිනවා. මේ තමා අරුබුදය. අපට විසඳගත්ත තිබෙන වර්තමාන ප්‍රශ්නය මෙන්න. තව ප්‍රශ්න තිබෙන්න ප්‍රථම්. නමුත් ඒ සියලුම ප්‍රශ්න විසඳගත්ත නම් මේ මූලික ප්‍රශ්නයට විසඳුමක් සොයාගත්ත අවශ්‍යයයි. මක් නිසාද, අන් සියලුම ප්‍රශ්න පැන තගින උල්පත තමා අවුල් වුණු සිත. වියවුලට පත් වුණු සිත, පටලුවුණු සිත තමා, අන් සියලුම පටලුවුම් නිරමාණය කරන්නේ. බාහිර තිබෙනවා නම් යම්තාක් ප්‍රශ්න, අරුබුද, බාහිර කියන්නේ ගරිරයේ. රළුගට අනිත් අයගේ ලගින්ම සිටින අයගේ. රැකියාව කරන තැන. ගම්, තාරගයේ, රටේ, ලෝකයේ, අහසේ, පොලුවේ කොහො හෝ. කොහො හෝ පටලුවීල්ලක් තිබෙනවාද ඒ පටලුවීල්ල, පටලුවුණු මනසේ ප්‍රසෙෂ්පනයක්. අවුල් වුණු ඔවුවට, ලෝකයම අවුලක්. ඒ නිසා වෙන්නට ඕනෑස් සංයුත්ත තිකායේ තිබෙන්නේ ‘අඟුලෙත් අවුල් පිටත් අවුල්. ප්‍රජාව අවුලෙන් අවුලට පත්වී ඇත්’ කියා. “අන්තේ ජට්ටා බහි ජට්ටා” ඇඟුලෙත් අවුල් එළියෙත් අවුල්. “ජට්ටාය ජටිතා පජා” ප්‍රජාව අවුලෙන් අවුලට පත්වී ඇත්. අවුල් වුණු මනස උත්සාහ කරනවා එළියේ තිබෙන අවුල් නිරවුල් කරන්න. එයාට පෙනෙන්නේ බාහිර අවුල් පමණයි. බැඳු බැඳු තැන අවුල්. කුමනම දෙයක් දෙස බැලුවත් එය අවුලක්, තමන් අවුල් බව නොදැන්නා නිසා. මේ තිබෙන අරුබුද සියල්ලම මේ බාහිර තිබෙන ආර්ථික අරුබුද, දේශපාලන අරුබුද, සමාජ අරුබුද, සම්බන්ධතා අරුබුද, පාරිසරික අරුබුද, හොඳට බලන්න මේ සියලුම අරුබුද අවසාන වශයෙන් අරුබුදකාරී මිනිස් මනසේ නිරමාණ. අරුබුදකාරී සතුන්ගේ මනස්වල නිරමාණ නොවයි.

තිරිසන් සතුන්ගේ, පේශයින්ගේ, යක්ෂන්ගේ, පිසාවයින්ගේ නිර්මාණ තොටෙයි. ඒ මනසුත් අවුල් ඇති නමුත් ඒවාගේ නිර්මාණ තොටෙයි මය අපට අද අත්දිකින්න ලැබෙන ලෝක අරුබුද එකක්වත් පාරිසරික අරුබුද, කාලගුණ අරුබුද, ආරථික අරුබුද, ආහාර අරුබුද, ලෙඩ රෝගද, පුද්ධ මේ සියල්ලම පැණ නගින්නේ සහ පැන නැග්ගේ අවුලට පත්වුණු මිනිස් මනසකින්. ඒ හේතුව හදුනා තොගෙන ඒ උල්පත දිකින්නේ නැතිව මේ කෙළවරේ ප්‍රශ්නය විසඳුන්න හැඳුවට ස්ථීරව විසඳුන්න බැහැ එනිසා මනුෂ්‍යයා අසාර්ථකයි. මනුෂ්‍යයා සාර්ථකයි කියන මිත්‍යාච්චනේ අපට උගෙන්වන්නේ. හැම පැත්තකින්ම මනුෂ්‍යයා සාර්ථක වී ඇත. විද්‍යාවෙන්ද නව නිර්මාණවලින්ද ගමනාගමනයෙන්ද සන්නිවේදනයෙන්ද මොනවයින්ද මනුෂ්‍යයා අසාර්ථක වී තිබෙන්නේ? ඇතිත් සතුන් සමග බලනවිට මිනිසා සාර්ථකයි. මනුෂ්‍යයා සාර්ථක ආකාරයට අරුබුද හදාගෙන තිබෙනවා. ඒ අතින් අති සාර්ථකයි. විසඳුගන්න බැරි තරමට අරුබුද නිර්මාණය කරගෙන තිබෙනවා. අප සාර්ථකයි කියන්න බැහැ ඒ කේෂයෙන් බලනවිට, වෙන කේෂවලින් බලා සාර්ථකයි කියන්න පුළුවන් මනුෂ්‍යයා. නමුත් මිනිසා අසාර්ථකයි. අත්දිකින්නේ අරුබුදයක් නම්, සිටින්නේ අරුබුදයක් ඇතුළේ නම්, අසාර්ථකයි.

මේ අරුබුදය කෙසේද විසඳුගන්නේ? භාවනාව එක පැත්තකින් හරිම සරල සිතාගන්න බැරි තරම් සරල විසඳුමක් දෙනවා. කුමක්ද සරලම විසඳුම? මෙය සිනැ කෙනෙකුට කරන්න පුළුවන් සහ අප භාවිතා කරන විසඳුමක්. කරන අභ්‍යාසයක්. කුමක්ද? මෙය විසඳුන්න හදන්න එපා. මේ අරුබුදය, මේ මානසික තදබදය, නැතිකරන්න හදන්න එපා. නැති කරන්න හදන්න, හදන්න තව, තව හිරවෙනවා. මේ සිතුවිලි පාලනය කරන්න හදන්න, හදන්න වෙන්නේ තව තව අපේ පාලනයෙන් මේවා ගිලිහි ගොස්, ඒවාට අවශ්‍ය පරිදි එහාට දුවන්න මෙහාට දුවන්න හදනවා. එනිසා සිතුවිලි පාලනය කිරීම අතහරින්න. මෙය තරකයට පටහැනියි. බුද්ධීයේ තරකයට පටහැනි. බුද්ධීයේ තරකය කුමක්ද? මෙහි පාලනයක් නැහැ, ඇත්ත නමුත් මෙය කෙසේ හෝ පාලනය කරගන්න අවශ්‍යයයි. ගිලිහෙන්න දෙන්න බැහැ

තමන්ගේ පාලනයෙන්. එතිසා තව පීඩනයක් යොදන්න අවශ්‍යයයි. පීඩනය වැඩි කරන්න, වැඩි කරන්න, මෙතන තෙරපීම වැඩි වෙනවා. ඒ තමා ප්‍රායෝගිකව වෙන දෙය. මතස එකු කරන්න විරයය කරන්න, කරන්න ඒ වෙනුවෙන් පීඩනය යොදන්න, යොදන්න මානසික පීඩනය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. සිතුවිලිවල තෙරපීම වැඩි වෙනවා. ඒ මූලික මත්‍යේ විද්‍යාවට අනුව තමා භාවනාව මේ සරල විසඳුම දෙන්නේ. කුමක්ද? ඉවත් වෙන්න. ඔබ මේ වට රුවමෙන් ඉවත් වෙන්න. ප්‍රශ්නය ඔබ වටරවුමේ සිටීමයි. ඔබත් වට රුවමේ සිට එන හැම වාහනයක්මත් පාලනය කරන්න යැම තමා ප්‍රශ්නය. එතිසා ඔබ වට රුවමෙන් ඉවත් වෙන්න. වට රුවමක් තිබෙනවා නම් එතන වාහන හසුරුවන නිලධාරියෙකු අවශ්‍ය නැහැ. නිලධාරියෙකු සිටිනවා නම් වට රුවමක් අවශ්‍ය නැහැ. මොකද වට රුවමේ ස්වභාවික නීතියක් තිබෙනවා. අප කුමක්ද කරන්නේ? මේ හැම පාරෙන්ම එන හැම වාහනයටම සිග්නල් දෙනවා එන්න කියා. එය තමා අප කරන්නේ. මැද ඉදගෙන, වම් පැත්තෙන් එන වාහනයටත් සිග්නල් දෙනවා. දකුණු පැත්තෙන් එන එකටත් සිග්නල් දෙනවා. ඉස්සරහින්, පිටිපස්සෙන් හැම වාහනයටම එන්න කියා සිග්නල් දෙනවා. සංයු කරනවා එන්න, එන්න. ඉතින් මේ හැම වාහනයක්ම ඇවිත් දත් සිර වෙලා. මේ සිර වෙලා තිබෙන්නේ අප මෙතන සිටින නීසා මිසක්, අපේ දුර්වල පාලනය නීසා නොවයි. දුර්වල පාලනය නීසා කියා සිතා අප වැඩියෙන් මෙය පාලනය කරන්න බලනවා තව බලය පාවිච්ච කර. ඒ මානය, ඒ අභංකාරකම, එතන්දී මේ ප්‍රශ්නය තවත් වැඩි වෙනවා. එතිසා බුද්ධිමත් කෙනෙකු කරන්නේ, වට රුවමෙන් ඉවත් වෙනවා. ඉවත් වෙන්න වට රුවමෙන්. ඉවත් වී එක වාහනයකටත් සිග්නල් දෙන්න එපා. එකකටත් එන්න කියන්න එපා. එවිට ඒ අයම මේ ප්‍රශ්නය විසඳුගන්නවා මෙතන සිටින්න බැහැනේ වැඩි වෙලාවක් වටරවුම ඇතුළේ. එවිට කෙසේ හෝ හොඳින් හෝ නරකින් මේ ප්‍රශ්නය ඒ අය විසඳුගෙන වික වෙලාවකින් කුමානුකුලට යන්න පටන්ගන්නවා වාහන. මෙය තමා භාවනාව දෙන සරලම විසඳුම. මනසින් පැත්තකට වෙන්න. සිතුවිලි පාලනය කරන්න හසුරුවන්න පෙළ ගස්වන්න යන්න එපා, එය අතහැර දමන්න. අතහැර පැත්තකට වී බලාගෙන

සිටින්න. මේ හැම වාහනයටම සිග්නල් දෙන්න එපා එන්න කියා. හැම පාරෙන්ම එන හැම වාහනයටම එන්න එන්න කියා සිග්නල් දෙන්න එපා. සංඡා කරන්න එපා.

මෙසේ සිටින්න පුළුවන්නම මේ අර්බුදය, මේ ප්‍රග්නය, බොහෝම ඉක්මනට ලිහිල් වෙලා යනවා. මෙයට කියන්න පුළුවන් විත්තානුපස්සනාව, නැතිනම් සිතුවිලි දෙස බලා හිඳීම. එසේ නැතිනම් සිත දෙස බැලීම ඕනෑම තමක් දෙන්න. කෙරෙන්නේ කුමක්ද කියා හඳුනාගන්න. ප්‍රග්නය උගු වී තිබෙන්නේ, තමන් වාහන එන මේ වට රවුම මැදට ගොස්, එන එන හැම සිතුවිල්ලටම ඇරුයුම් කරන තිසා, එන්න එන්න එන්න කියා. තමන් ජ්වාට සංඡා කළ තිසයි ජ් සිතුවිලි එන්නේ. තමන් සංඡාව දී තිබෙන්නේ එන්න කියා. වට රවුමතෙක් සිතුවිලි එනවා එය තවත්වන්න බැහැ. පාරවල් තිබෙනවා නම් හතරක් නැතිනම් පහක් හයක් ජ් පාරවල් හයෙන්ම එනවා සිතුවිලි. නමුත් මේ වට රවුමට ඇතුළට එන්න නම්, එන්න කියා සංඡාව දීම අවශ්‍යයයි. මේ හැම අරමුණටම සංඡා දී තිබෙන්නේ. ඉඩ දී තිබෙන්නේ. එන්න කියා ආරාධනා කරනවා. එන්න එන්න. එනිසා අපමයි සිත අර්බුදයකට පත්කරගෙන තිබෙන්නේ. අප ඉවත් වුණු විට, අර පැමිණී සිතුවිලි මොනවා හෝ තම තමන්ගේ ප්‍රග්නය විසඳුගෙනී ඒ අය කාඩා කරගෙන. බොහෝම ඉක්මනට මානයික තදබුදය ලිහිල් කරගන්න, භාවනාව තිරේදේශ කරන කුමය තමා මේ. ඕනෑම අවස්ථාවක තමන් මනසේ සිර වී කියා දැනෙන විට ප්‍රග්නයක් සමග, අර්බුදයක් සමග, මානයිකව තමන් ආත්‍යියට පත් වී, සිර වී, තෙරපී, තදබුදයට ලක් වී, සිතාගන්න බැරි තරමට ඇහිරි කියා දැනෙන විට, මෙන්න කළ හැකි අභ්‍යාසය සහ භාවනාව, ඕනෑම දෙයක් වූවාට කමක් නැහැ කියා පැත්තකට වෙන්න. ඕනෑම දෙයක් සිතුනට කමක් නැහැ. ඕනෑම සිතුවිල්ලක් ආවට කමක් නැහැ. ඕනෑම දෙයක් මතක් වූණාට කමකුත් නැහැ. අතගහන්න යන්නේ නැහැ. එන්න කියන්නෙනත් නැහැ. යන්න කියන්නෙනත් නැහැ. එන්න එපා කියන්නෙනත් නැහැ. සිටින්න කියන්නෙනත් නැහැ. මොනවත් නැහැ. පැත්තකට වෙනවා. මේ සිතෙහි මධ්‍යයෙහි අප සිටින තිසයි අප සිර වෙන්නේ. එතන තොවයි අප සිටින්න අවශ්‍ය තැන. එතන අපට සිටින්න පුළුවන් අප

කරන්න අවශ්‍ය කුමක්දයි දත්තවා තම්. මේ රජ වාහන හරියට හසුරුවන්න අප දත්තවා තම් පමණක් අප ඒ මැද සිටියාට කමක් තැහැ. නමුත් ඒ විද්‍යාව දත්තේ තැතිනම්, අප සිටින්නේ අවිද්‍යාවක තම්, හොඳම දෙය පැත්තකට වී ස්වභාවික තීතියට ඉඩීමයි. බොහෝම ඉක්මනට සිත සන්සිලේයි. සිත සන්සිලුත්තවිට අන්න අපට පාඩම කරන්න අවශ්‍ය තම්, පාඩම කරන්න පුළුවන්. යම් කාරණයක් ගැන ගැමුරින් සිතන්න අවශ්‍ය තම්, ගැමුරින් සිතන්න පුළුවන්. මාතකාවක් මස්සේ ලියන්න තිබෙනවා තම්, ලියන්න පුළුවන්. අපට අපේ වැඩක් කරගන්න පුළුවන්. එනිසා මේ භාවනාව පුහුණු වෙන්න. මෙය හරි ප්‍රායෝගිකයි, හරි සරලයි, ඉරියවිවක් වැදගත් තැහැ. තැනක් වැදගත් තැහැ. වෙලාවක් අවශ්‍ය තැහැ, මෙයට එසේ නියමිත වෙලාවක්, ඉරියවිවක්, නිශ්චිත ස්ථානයක්, පුර්වකාතා ඒ මොනවත් අවශ්‍ය තැහැ. ඒ කිසි දෙයක් අවශ්‍ය තැහැ. කුමන පාටක ඇශ්‍රුමක් ඇදුගෙන සිටියත් කමක් තැහැ, අපට පුළුවන් මේ අභ්‍යාසයෙන් මනස ලිහිල් කරගන්න. නමුත් මෙය තාවකාලික විසඳුමක්. මෙය විසඳුමකටත් වඩා පූංඩි උපක්‍රමයක්. එයින් ප්‍රශ්නය විසදෙන්නේ තැහැ. විකක් අපට ඩුෂ්මක් කටක් ගන්න ඉඩක් ලබා දෙනවා අවකාශයක්.

ර්ලගට භාවනාව නිරදේශ කරනවා තව කුම දෙකක්. නමුත් මුලින්ම මේ පළමුවෙනි කුමය කළවීට පහසුයි අපට අනිත් කුමවලට එන්න. ර්ලගට නිරදේශ කරන කුම දෙකින් එක කුමයක් තමා මේ සියලුම නානාප්‍රකාර සිතුවිලි අතර වටිනා සිතුවිල්ලක් හඳුනාගන්න. වටිනා සිතුවිල්ලක්, අගය කරන්න පුළුවන් සිතුවිල්ලක්, ආධ්‍යාත්මික සිතුවිල්ලක් හඳුනාගෙන ඒ සිතුවිල්ලට පමණක් ඉඩ දෙන්න. ඒ සිතුවිල්ලට පමණක් සංයු කරන්න එන්න කියා. සිග්නල් දෙන්නේ ඒ සිතුවිල්ලට පමණයි. අප තැවතත් යනවා වට රවුමට. තැවතත් මැදට ගොස් සිටිගන්නවා. සිටිගෙන අප දත් සංයුව දෙන්නේ එක සිතුවිල්ලකට පමණයි. මේ වට රවුම ඇතුළට ගන්නේ එක සිතුවිල්ලක් පමණයි. අනිත් ඒවා සියල්ලම නවත්වා තිබෙන්නේ. ඒ සිතුවිල්ලට මේ වටරවුමේ තැවත තැවත තැවත යන්න ඉඩදෙනවා. එවිට එකම සිතුවිල්ල තමා මේ වටරවුමේ යන්නේ. එකම වාහනයයි

කුරකෙන්නේ. වටරවුමේ නීතිය තමා වටරවුමේ තිබෙන වාහනයකටයි ඉඩ දෙන්නේ. අනිත් වාහන එයට ඉඩදිය යුතුයි. වටරවුමේ යන වාහනයට තමා අනිත් වාහන ඉඩදෙන්නේ. එය තමා වටරවුමක ස්වභාවික නීතිය. ඒ ස්වභාවික නීතියම තමා මනස කියන වටරවුමටත් බලපාන්නේ. අප එක සිතුවිල්ලක් මනසේ දුවචනවිට අනිත් සිතුවිලි ඒ සිතුවිල්ලට ඉඩදෙනවා. නමුත් තව සිතුවිල්ලක් මේ වටරවුමට ගත්තොත් ප්‍රශ්නය පටන්ගන්නවා. තව වාහන දෙක තුනක් ඇතුළට ගතහොත් ලොකු ප්‍රශ්නයක් ඉත්පසු. එනිසා වෙන කිසිම සිතුවිල්ලක් තමන් වෙතට ගන්න එපා. තමන් ලගට ගන්නේ එකම එක සිතුවිල්ලයි. අනිත් ඒවා ඔහෝ තිබුණාවේ වට රවුම ලගට ඇවිත් සිරිනවා නවත්වාගෙන. එතෙන්ට එනතෙක් ආවට කමක් නැහැ එය නවත්වන්න බැහැ. ඇසීම නවත්වන්න බැහැ. පෙනීම නවත්වන්නත් බැහැ. දැනීම, සුවද, රස, මතක් වීම, මේ එකක්වත් නවත්වන්න බැහැ. ඒවා නවත්වන්න අවශ්‍යත් නැහැ. කන්දෙක ලගට සදා ඇවිත් ඉදි. රුප ඇස්දෙක ලගට ඇවිත් ඉදි. සුවද නාසය ලගට, රස දිව ලගට, ස්පර්ශ ගෝරය ලගට සහ මතක මනස ලගට ඇවිත් සිරිනවා. නමුත් එන්න කිවෝත් අප සිග්නල් දුන්නොත් තමා එන්නේ. එසේ නැවත් එන්න බැහැ. අපේ අසිහිය නිසා අප මේ හැම අරමුණකටම සිග්නල් දෙනවා. එය තමා ප්‍රශ්නය. මූලිකම ප්‍රශ්නය අපේ අසිහිය. සිතන්න අවශ්‍ය කුමක්ද? මේ වෙලාවේ සිතන්න අවශ්‍ය කුමක්ද? තව විනාඩී දහයකින් සිතන්න අවශ්‍ය කුමක් ගැනද? සිතා අවසන් කලේ කුමක්ද? මේ එකක් ගැනවත් අපට සිහියක් නැහැ. ඒ නිසා සිතා අවසන් කළ දෙයටත් අප සිග්නල් දෙනවා නැවත එන්න. හෙට සිතන්න අවශ්‍ය දෙයටත් අද සිග්නල් දෙනවා එන්න සිතන්න. මේ ආකාරයට අප සියල්ල පටලවාගෙන තිබෙන්නේ. අතිතයත් පටලවාගෙන අනාගතයත් පටලවාගෙන වර්තමානය අරඛුදයකට ලක්කර ගෙන.

එක සිතුවිල්ලක් සමග සිරින්න. එක සිතුවිල්ලකට පමණයි අප එන්න දෙන්නේ සිතේ. නැවත නැවත යන්න දෙන්නේ. මෙයට තමා සමඟ හාවනාව කියන්නේ. එකම අරමුණක සිත දුවචනවා නැවත නැවත නැවත ඒ අරමුණ මනසේ රවුම්

ගහනවා. නොසිතා සිටීම නොවෙයි සමඟය කියන්නේ. මොනවත් නොහිතා සිටීම නොවෙයි. ඒ මොහොතට අනවශ්‍ය දේවල් සිතන්නේ තැහැ. අනවශ්‍ය දෙය නොහිතා සිටින්නේ කොසේද? එක් අවශ්‍ය දෙයකට පමණක් සම්පූර්ණ අවධානය යොමු කර. එක දෙයක් ගැන සිතනවා. එකම එක දෙයක් සිතනවා අනිත් කිසිම දෙයක් ගැන සිතන්න යන්නේ තැහැ. අනිත් එවාට අප අවකාශ දෙන්නේ තැහැ අවසර දෙන්නේ තැහැ. මෙය පහසුනම් තැහැ. ලෙහෙසිම දෙය තමා පළමුවෙනි පිළිතුර. පැත්තකට වී බලාගෙන සිටීම. එසේ බලාගෙන සිටිය විට මේ ප්‍රශ්නය විකක් ලිහිල් වෙනවා වටරුවමේ තදබදය තැකි වී අඩුගානේ ඉඩක් එනවානේ ඉන්පසුවයි සමඟයට එන්න පුරුවන් වෙන්නේ.

භාවනාව අපට කියා දෙන දෙවෙනි කුමය, මෙයට වඩා සියුම්. ඒ දෙවෙනි කුමය තමා වීමසීම. මොනවද වීමසන්නේ? සැප දුක. තැහැ සැප දුක නොවෙයි වීමසන්නේ. මේ එන හැම සිතුවිල්ලකින්ම අප අහනවා ඔබට ඇත්තටම එන්න අවශ්‍යයද? ඔබේ සැබෑ අවශ්‍යතාවය කුමක්ද? අප අපෙන්ම අහනවා මේ සිතුවිල්ල ගැන සිතන්න ඇත්තටම අවශ්‍යයද? අපට ඇහෙනවානේ කුමක් හෝ. දොරක් අරිනවා ඇහෙනවා වාහනයක. අප අහනවා අපෙන් ඒ ගැන ඇත්තටම සිතන්න අවශ්‍යයද? කුමක්ද ඒ ගැන සිතීමේ තිබෙන එලය? උත්තරය තැහැ නම් එතනින්ම නවත්තනවා. එවිට දොරක් අරිනවා ඇහෙනවා. ඇසීම නවතින්නේ තැහැ නමුත් මනස අර්ථදායකට පත්කරගන්නේ තැහැ. අනවශ්‍ය සිතුවිලිවලට ආරාධනා කර මනස අඩුරවා ගන්නේ තැහැ. මතක් වෙනවා වට රවුම ලැගටම ඇවිත් තිබෙන්නේ එක පාරකින්. අප අහනවා මේ ගැන සිතන්න අවශ්‍යයද? මේ මතක් වුණු දෙය ගැන කුමක්ද තිබෙන අවශ්‍යතාවය? තැහැ අවශ්‍යතාවයක් තැහැ මේ වෙලාවට අවශ්‍ය තැහැ. කිසිම අදාළත්වයක් තැහැ. එවිට අතහරිනවා. කුමක්ද අතහරින්නේ? ඒ සිතුවිල්ල නොවෙයි ඒ ගැඳිය නොවෙයි ඒ ගැන සිතන්න තිබෙන ආගාව. අන්න පළමුවෙනි වතාවට අපට අලුත් ආගාවක් හඳුනාගන්න ලැබෙනවා. මෙය අලුත් කියන්නේ ආගාව අලුත් තිසා නොවෙයි එය හරි පරණයි. මෙය තමා පරණම ආගාව. මය අනිත් හැම ආගාවක්ම ඉන්පසු ඇති කරගත්

ආගාවන්. රස කැමුවලට විතුපරි බලන්න තිබෙන හැම ආගාවක්ම පසුකාලීන ආගාවන්. මේ තමා මූලිකම තිබෙන ආගාව. සිතන්න තිබෙන ආගාව. කළේපනා කරන්න තිබෙන ආගාව. මනසත් සමග රවුම් ගසන්න රස්තියාදු ගසන්න තිබෙන ආගාව. අනිත් කුමන ආගාවක් නැති වුණක් මේ ආගාව ඉතිරි වෙනවා. මේ ආගාව ඉතිරි වුණහෝත් එය හොඳවම ඇති සංසාරයේ යන්න. මැරෙනවිටත් මේ ආගාව තිබුණහෝත් සිතන්න, රළුග සිතුවිල්ල සිතන්න අන්තිම සිතුවිල්ල ඇවිත් ශිහින්. නමුත් ආගාව තිබෙනවා රළුග කාරණය ගැන සිතන්න. මෙතනදී එය සිතන්න බැරි නිසා නැවත සිතන්න ප්‍රාථමික තැනකට අපව ගෙනියන්නේ කවුද ඒ ආගාව. සිතන්න තිබෙන ආගාව. තැනින් තැනට අපව ගෙනියනවා. මෙය තමා සියුම්ම ආගාව. අලුත් නැහැ නමුත් දැන් තමා අපට පෙනෙන්නේ එවැනි ආගාවකත් අපට තිබෙනවා කියා. ආගාව, තණ්හාව, රාගය, කාමය ගැන කියනවිට අප ඒවා විස්තර කරන්නේ බලන්න තිබෙන ආගාව, අහන්න තිබෙන ආගාව, විදින්න තිබෙන ආගාව, සිටින්න තිබෙන ආගාව, මැරෙන්න තිබෙන ආගාව, නොමැරෙන්න තිබෙන ආගාව, ලොක්කෙකු වෙන්න තිබෙන ආගාව, හොඳ කෙනෙකු වෙන්න තිබෙන ආගාව ආකාරයටනේ. නමුත් මේ සියලුම ආගාවන්වලට එපිටින්, යටින්, හැංගි, සියුම් ආකාරයට නිදාගෙන සිටින ආගාවක් තිබෙනවා. සිතන්න තිබෙන ආගාව. සිත සිත සිටින්න තිබෙන ආගාව. කළේපනා ලෝකයක තහිවෙන්න තිබෙන ආගාව. මවාගන්න තිබෙන ආගාව. සිහින දකින්න තිබෙන ආගාව. අහස්මාලිගා ගොඩනගන්න තිබෙන ආගාව. කුමන ව්‍යවහාරින් කිවත් වෙනස්කම් තිබෙනවා නමුත් කිය වෙන්නේ එකම දෙය. එවිට මේ ආගාව පෙනෙන්න පටන්ගන්නවා. කෙසේද පෙනෙන්න පටන්ගන්නේ? ඇසෙනවිටම ඒ ආගාව එනවා. ඒ ආගාව ආවිට සිතන්න අවශ්‍යයයි. ආගාවක් ආවිට ඒ දෙය කරන්න එපැයි. මෙතෙන්ට එන ආගාව කුමක්ද? ඇහුණු දෙය ගැන සිතීම. ඒ ආගාව දකින්න. දක ඒ ආගාවයි අතහරින්නේ ඒ ගබ්දය නොවයි. ගබ්දය අතහරින්න බැහැ අපට. මතක අතහරින්න බැහැ. රස අතහරින්න බැහැ. අතහරින්න ප්‍රාථමික ඒවා ගැන සිතන්න ඒවත් සමග සිහින දකින්න අහස්මාලිගා හඳාගන්න රස්තියාදු ගහන්න රවුම් ගහන්න තිබෙන ආගාව. ඒ ආගාව

හදුනාගෙන අතහරින්න. ඒ මොඥාතෙම අතහරින්න. එයට වීරෝය අවශ්‍යයයි. දකින්න ආගාව නිසයයි, මෙසේ සිත හිර වෙන්නේ. අතහරින්න. එවිට නැවතත් සිතුවිල්ලක් එය වෙනත් පාරකින්. අප එයාව ගන්නවාද වටරවුමට තැහැ. අප තුළට ගන්න තිබෙන ආගාවත් දැක එයත් අතහරිනවා.

දුවන්න, රවුමිගහන්න, කළුපනා කරන්න, සිහින දකින්න, අහස් මාලිගා මලාගන්න සහ රස්තියාදු ගහන්න තිබෙන ආගාව දකිමින්, දකිමින්, දකිමින්, අතහරිමින්, අතහරිමින්, අතහරිමින් යැම තමා භාවනාව දෙන රළුග විසඳුම. එවිට කුමක්ද සිදුවෙන්නේ? රවුම් ගහන්න රස්තියාදු ගහන්න දුවන්න තිබෙන ආගාව අතහරින්න, අතහරින්න තිය්වල වෙනවා. දුවන්න තිබෙන ආගාව නිසානේ දිවිවේ ඒ ආගාව අඩුවෙනවිට, ඒ ආගාවෙන් ඉවත් වෙනවිට, නවතිනවා. නවතින්න පූළුවන් බව පෙනෙනවා. මේ ආගාව සම්පූර්ණයෙන්ම අතහැරියාත්, සම්පූර්ණයෙන්ම නවතින්න පූළුවන්. එය පූළුවන් බව පෙනෙනවා. සම්පූර්ණයෙන් නැවතුණේ නැතත්, සම්පූර්ණයෙන් ආගාව ප්‍රහින තොකළත්, පෙනෙනවා පූළුවන් බව. වටරවුම හිස්. මොකක්වත් තැහැ, හිස්ම හිස්. රවුම් ගැසීමක් තැහැ. රවුමේ යැමක් තැහැ. රස්තියාදුවක් තැහැ. සියල්ල නැවතිලා. සියල්ල නැවතුනා කිවහම, ඒ කියන්නේ ඇසීම නැවතිලාද? පෙනීම නැවතිලාද? තැහැ ඒවා නැවතිලා තැහැ. ඒවා නවත්වන්න අවශ්‍යයත් තැහැ. මොකද ඒවායේ ප්‍රක්නයක් තැහැ. තමුන් සියල්ල නැවතිලා. මෙයට කියනවා සියල්ල නැවතුනා කියා. දැන් එසේ කිවාම තේරෙන්නේ නැතිනම් සහ එසේ කිවාම විශ්මයාර්ථ ලකුණක් නම් එන්නේ ඔහුට, මෙහෙමත් කියන්න පූළුවන් සලායතන නිරෝධය. සලායතන නිරෝධය කිවාම, එය තේරුණත් නැතත් එය පිළිගන්නවා. සලායතන කියන්නේ ආයතන හයනේ. ආයතන හය අප සාමාන්‍යයෙන් විස්තර කරන්නේ කතයි, ඇසයි, දිවයි, නාසයි, ශරීරයි, මත. මේවා නිරුද්ධ වෙනවා. එසේ නම් සලායතන නිරෝධ කියන්නේ කන නිරුද්ධ වීම. ඇසත් නිරුද්ධ වීම. තිරුද්ධ වීම කියන්නේ නවතිනවා. එහෙම නම් පෙනෙන්නේ නැති විය යුතුයි. ඇසෙන්නේ නැති විය යුතුයි. දෙනෙන්නේ නැති

විය යුතුයි. සිතෙන්නේ තැකි විය යුතුයි. එසේ වෙන්න එපැයි, සලායතන නිරෝධ නම් සහ සලායතන කියන්නේ ඇහැටුනම්, කතටතම්, දිවටතම්, නාසයටතම්, ගිරිරයටතම් සහ මතසටතම් සලායතන නිරෝධයක් වෙනවා නම් තණ්හාව තැකි කළාම, එසේ නම් ඇසෙන්නේ තැකි විය යුතුයි. පෙනෙන්නේ තැකි විය යුතුයි. එවිට තණ්හාව තැකි අයට ඇසෙන්නේ තැදෑද? තණ්හාව සම්පූර්ණයෙන් ස්යය කළ, ඒ නික්ලේෂී උත්තමයන්ට ඇසෙන්නේ පෙනෙන්නේ තැදෑද? දෙනෙන්නේ තැදෑද? මතක් වෙන්නේ තැදෑද? සිතෙන්නේ තැදෑද?

ඇසට, කතට, නාසයට කියන්නේ ඉන්දිය කියා. ඉන්දිය. මේවා ඉන්දිය. වක්බු ඉන්දිය, සේතු ඉන්දිය, සාන ඉන්දිය, ජ්විහා ඉන්දිය, කාය ඉන්දිය, මනින්දිය. මේවා ඉන්දිය. ඉන්දිය නිරෝධයක් ගැන කරා කරන්නේ තැහැ. කොහොවත් ඉන්දිය නිරෝධයක් කියන්නේ තැහැ. මේ ඉන්දිය නිරැද්ධ වෙනවා කියන්නේ තැහැ. එසේ වෙන්නේ මැරෙනවිට. ඔය ඉන්දිය නිරෝධ වෙන්නේ මැරෙනවිට. ජ්වත්වන තෙක් ඉන්දිය නිරැද්ධ වෙන්නේ තැහැ. ආයතන නිරෝධයක් වෙනවා. ඉන්දිය, ඉන්දිය ලෙසට අප පාවිච්ච කරන්නේ තැතුව, ඒවා ආයතන ලෙසට පරිවර්තනය කරගෙන තිබෙනවා. ආයතනයක් ලෙසට. සමාගමක් ලෙසට. ඇස, කත, දිව මේ සියල්ලම සමාගම් කරගෙන. ආයතන කරගෙන. ඒ කියන්නේ ව්‍යාපාරයක්. ව්‍යාපාර කියන වවනය තමා ගැලපෙනම වවනය ආයතන කියන එකට. මේවා ව්‍යාපාර ඇස ව්‍යාපාරික ස්ථානයක් කරගෙන, අප ව්‍යාපාරයක් කරනවා. සාමාන්‍යයෙන් එය තමා කරන්නේ ඇස ව්‍යාපාරික ස්ථානයක් කරගෙන, අප එහි ව්‍යාපාරිකයා වී, ව්‍යාපාරයක් කරනවා රුපත් සමග. පෙනෙන රුපත් සමග එවිට රුප තමා පාරිභෝගිකයන්. දකින, දකින රුපයෙන්, අප ලාඛයක් ඉල්ලනවා. ලාඛයක් ගන්න බලනවා. එන එන හැම පාරිභෝගිකයෙන්ම, ව්‍යාපාරිකයා ලාඛයක්නේ සෞයන්නේ. ඒවශේම ඇසෙන, ඇසෙන හැම ගබ්දයෙන්ම අප ලාඛයක් සෞයනවා. දෙනෙන, දෙනෙන හැම රසයෙන්ම. දෙනෙන, දෙනෙන හැම ස්පර්ශයෙන්ම, හැම සුවදින්ම සහ හැම මතකයෙන්ම.

මෙසේ ව්‍යාපාරික ස්ථාන ඩයක් පටන් ගෙන, එහි මැද වාඩී වී එහි කවුලු ඩයක් තාබුගෙන, එන එන පාරිභෝගිකයෙන් අප බලනවා සියයට කියක් ලාබ ගන්න පුළුවන්දයි කියා. කුමක්ද අපට ලැබෙන ලාබය? නැතිනම් අප සොයන ලාබය කුමක්ද? සතුට. වෙන ලාබ තොවෙයි සොයන්නේ සතුට. ඇසෙන, ඇසෙන ගබ්දයෙන් සතුට සොයනවා. හැම ගබ්දයකටම කියනවා මාව සතුටු කරන්න. පෙනෙන හැම රුපයකටමත් කියනවා සතුටු කරන්න. දෙනෙන හැම රසයකටම. හැම මතකයකටම. සමහර රුපවලින් අප සතුටු වෙනවා. සමහර රුප දුටුවම සතුටුයි සමහර මතකයන් සතුටුයි. සමහර ගබ්ද, නමුත් හැම ගබ්දයක්ම තොවෙයි.

භාදුට බලන්න අප මේ ව්‍යාපාරික ස්ථාන උදේ පාන්දර නැගිටිට ගමන්ම අරිනවා. අවදිවෙන්නෙම මේ ආයතන ඩය විවෘත කරගෙන. ඉන්දිය තොවෙයි ආයතන ඩය. විවෘත කරගෙන අප එතන පටන් මේ ව්‍යාපාරය කරනවා. මේ ගණුදෙනුව. අප මොනවත් දෙන්නේ නැහැ. පෙනෙන්න දෙන්නේ නැහැ නමුත් අප සතුට ඉල්ලනවා. බලන්න අප මෙහි ලාබ අලාබ සොයන්නේ නැහැනේ. නමුත් සොයා බැලීම අවශ්‍යයයි. අන්න හාවනාව අපට කියනවා බලන්න මෙහි ලාබ අලාබ. ප්‍රත්‍යාවේක්ෂාව කියා කියන්නේ එයටයි ආපසු බලන්න කියන්නේ. ආපසු බැලුවෙන් ලාබ අලාබ පෙනෙන්නේ උදේ සිට කිදෙනෙක් ආවද කියක් දුන්නද කියක් වියදම් වූනාද. බලන්න ලාබ අලාබ. දවලට බලන්න, නැගිටිට වෙලේ සිට දැන් දොලහයි, පැය ඩයක්, ඩයට නැගිටිටනම්. පහට නැගිටිටනම්, පැය ඩතක්. රටත් කළින් නැගිටිටානම් පැය අටක්, තවයක් මේ ව්‍යාපාරය කළා. දැන් කොපමණ ලාබදී? කොපමණ සතුටක් ඉතිරි වී තිබෙනවාද දොලහ වෙනවිට? පැමිණි පාරිභෝගිකයින් ගණන එයත් මතක තබාගන්න පුළුවන් නම්. කියක් ගබ්ද ඇසුනද? රුප කියක් පෙනුනද? රස කියක්? සුවද ස්පර්ශ, මතක මිලියන ගාණක් පාරිභෝගිකයින් සමග ගණුදෙනු කළා එක් වරුවක්. දැන් කොපමණ ලාබදී? කොපමණ සතුටිනද දොලහ වෙනවිට සිටින්නේ? එවගේ දෙගුණයක් සටස ඩයටන විට. තිදාගන්න යන්නේ ඉහවහා ගිය සතුටකිනද? එසේ නම් මෙය හරි

ලාබ ව්‍යාපාරයක්. තමුත් එසේද වෙන්නේ? මේ ගණුදෙනුවෙන් අපට හැමදාම අලාබ. පාඩු පිට පාඩු පිට පාඩු. ඒ පාඩු වෙන්නේ අප සිතනවා, අප දැන්තේ නැහැ මේ ව්‍යාපාරය කරන්න. අපට එන පාරිභෝගිකයන් හරි නැහැ. කිසි වැදගත්කමක් නැහැ කියා. අප තව රේට වඩා වැදගත් රුප සොයනවා. ගබා සොයනවා, වඩා වටිනා එවගෙන් වැඩි ලාබ ලැබෙයි කියා. එවිට වියදම් කරන්න පටන්ගන්නවා, දත් නිකම් ඇසෙන ගබාය මිනේ. නැහැ ලාබයක්. අප රේලාගට වියදම් කර කුමක් හෝ ගිතයක් අසන්න නම් රේඛියෝටකට වියදම් කරන්න අවශ්‍යයයි. එසේ නැතිනම් පටිගත කළ යන්ත්‍රයක් අරගෙන එයට පටිගත කරන්න වියදම් කර අසනවා. දත් වියදම් කර. එමනිසා වඩා සතුවක් ලබන්න අවශ්‍යයයි මොකද එතන ආයෝජනයක් කළානේ. ලාබ වැඩි වෙනවද? නිකම් පෙනෙන ගහක් කොළයකින් සතුවක් නැහැ. ඔන්න විතුපටියක් බලනවා වියදම් කර එවිට වැඩි ලාබයක් ලැබෙන්න අවශ්‍යයයි. එසේ වෙනවද? තවත් පාඩුයි. තවත් වියදම් කරනවා. කරන කරන වියදමෙන් පාඩුව වැඩි වෙනවා. ඉල්ලන්න ඉල්ලන්න පාඩුව වැඩියි.

මෙතන ප්‍රශ්නය තිබෙන්නේ කළුණ මිතුවරුනී, පාරිභෝගිකයින්ගේ නොවෙයි. රුපවල, ගබාවල, ගන්ධ, රස, ස්පර්ශ, මතකවල නොවෙයි ප්‍රශ්නය තිබෙයන්නේ. ඒවා දුෂ්පත් නිසා නොවෙයි. අපේ පාරිභෝගිකයන් දුෂ්පත් නිසා නොවෙයි. ඇස කියන්නේ ආයතනයක් නොවෙයි. එය ආයතනයක් කරගන්න එපා. ඇස ව්‍යාපාරික ස්ථානයක් කරගන්න එපා. කන ව්‍යාපාරික ස්ථානයක් කරගන්න එපා එය ඉන්දියක්. ඉන්දියක් ලෙසට තිබෙන්න අරින්න. ඒවත්වීම සඳහා අවශ්‍යයයි ඉන්දිය. අන්න ඒ අවබෝධයෙන් අතහරිනවිට ඇසෙන් සතුවුවෙන්න, කනෙන් සතුවුවෙන්න, දිවෙන් සතුවුවෙන්න, කයින් සතුවුවෙන්න, නාසයෙන් සතුවුවෙන්න සහ මතකවලින් සතුවුවෙන්න තිබෙන ඒ ආගාව, අප හඳුනාගෙන අතහරිනවා. ඒ ආගාවෙන් වෙන් වෙනවා. වෙන්වෙන විට මේවා වැසී යනවා. ආයතන වැහෙනවා. සාපේපු සංකීරණය වැසී යන්න එපැයි එවිට. ඇස ඉතිරි වෙනවා. කන ඉතිරි වෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ ආයතන නැති වී යනවා. එවිට ආයතන නිරෝධය. එය

කළ හැකි දෙයක් සහ සිදුවෙන දෙයක්. පාඩුවක් තැහැ. මේවා ව්‍යාපාරික ස්ථාන කරගෙන සිටින විට තමා පාඩුව. මේවා සමග ව්‍යාපාර කර ලොකු ලබ සෞයන්න ගිය නිසානේ අපට පාඩු වුණේ. අතහැරිය සැනීන් අලාබය බිංදුවයි. පාඩුවක් තැහැ. කිසිම අලාබයක් තැහැ. පෙනෙනවා ඇසෙනවා කුමන අලාබයක්වත් තැහැ. කිසිම අලාබයක් තැති තැනක උපදිනවා සංතාප්තිය. සැහිමකට පත්වෙන බව. ඒ සංතාප්තිය උපදින්නේ ආයතන තිරුද්ධ ව්‍යාම. ආයතන තිරුද්ධ වෙන්නේ ආගාව අතහැරියාම. ලබාගන්න බැරි දෙයක් ලබාගන්න අප ආගා කරනවා. එය ද්‍ර්යන්නේ තැහැ. රටවිලා මෙයින් බලාපොරොත්තු වූ දෙය ලැබෙන්නේ තැහැ. නමුත් අප ලබාගන්න උත්සාහ කරනවා. ඒ මෝඩිකම දුටුවිට තමා ආගාව අතහැරෙන්නේ. ආගාව අතහැරිය විට ව්‍යාපාරික ස්ථාන ටික වැසි යනවා. තැවත අප ලාබ සෞයන්න යන්නේ තැහැ. ලාබ සෞයන්න යන්නේ තැති වෙනවිට පාඩු වෙන්නේ තැහැ. අලාබ වෙන්නේ තැහැ. ලාබ අලාබ බිංදුව වුණු විට ඒ ඉහුයයෙන් තමා සන්තාප්තිය මතුවෙන්නේ. සන්තේශ්‍යය මතුවෙන්නේ ඒ ඉහුයත්වයෙන්. සංතාප්තිය කියන්නේ ඒරෙන දෙයක්. එවිට අප සංතාප්තියෙන් පිරෙනවා. මුළුන් අප සිටියේ හිගන්නෙනු සේ. එනිසා තමා හැම දෙයකින්ම සතුට හිගාකැවේ. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ගැටිරයෙන් සහ මනසින්. සතුට හිගාකැවා. දිලිඹ යාචකයෙකු සේ සතුට සිගා කැකෙනා භාවනාව හරහා පත්වෙනවා සංතාප්තියේ තිබානය බවට. ඒ තමා මේ අරුබුදයේ තිමාව. තැවත අරුබුද තැහැ.

හැමදෙනාටම තෙරුවන් සරණය!

අදාළව හවස් වරුවේ කළ ධර්ම සාකච්ඡාව

සන්ස්ක්‍රීන්බව සහ සන්ස්ක්‍රීන්තාව බොහෝ දෙය අපට කියා දෙනවා. වවන දාහකින් තැතිනම් පැය ගානක දේශනයකින් ලොකු කරාවකින් කියා දිය නොහැකි දෙය සමහරවිට

නිශ්චලබිඳතාවය උගන්වනවා. වටිනාම දේවලින් එකක් තමා නිහැඩියාව, නිශ්චලබිඳතාව. බාහිර නිශ්චලබිඳතාව, අභ්‍යන්තර නිශ්චලබිඳතාව, වවනයේ නිහැඩියාව සහ සිතේ නිහැඩියාව හරහා බොහෝ දේ ඉගෙනගත හැකියි. එසේ ඉගෙනගන්නා දෙය පිළිබඳ සහ අත්දකින දෙය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාව දැන්, ධරුම සාකච්ඡාව. ප්‍රශ්න ගැටළු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.

ප්‍රශ්නය - ආගාව නැති කරන හැටි තව රිකක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද? දෙවනි කරණ, එක අරමුණක් තෝරගන්න විට ඕනෑම එකක් තෝරගන්න පුළුවන්ද නැතිනම් පූස්ම වගේ එකක්ද තෝරාගන්නේ? උදාහරණයක් සමග පැහැදිලි කරන්න පුළුවන්ද?

ගුරුතුමා - ආගාවට නම් ඕනෑ තරම් උදාහරණ තිබෙනවාතේ.

සහාවන් - එය වෙනස් කරගන්න හැටි

ගුරුතුමා - ඕනෑම සිතුවිල්ලකට සිත එකගකරන්න පුළුවන්. එයට විශේෂ සිතුවිලි කියා කොටසක් නැහැ. ඕනෑම සිතුවිල්ලකට පුළුවන් ඒ සිතුවිල්ල කෙරෙහි උනන්දුවක් ඇතිකරගෙන ඒ සිතුවිල්ලට වටිනාකමක් දී නැවත නැවත නැවත ඒ සිතුවිල්ලම ඇතිකරගැනීමෙන් කිසියම් කාලයකදී සිත ඒ සිතුවිල්ලට එකගවෙනවා.

සහාවන් - එය අකුසල් සිතුවිල්ලක් වෙන්න වුණත් පුළුවන්ද?

ගුරුතුමා - පුළුවන් පුළුවන් ඕනෑම සිතුවිල්ලක තරහට වුණත් එකග වෙනවා. එවිට තරහම තමා සිතේ ගතිය.

සහාවන් - අකුසල් සිතුවිල්ලකට ලෙහෙසි නේද සිත එකගකරන්න.

ගුරුතුමා - ඔවුන් එයට උත්සාහයක් අවශ්‍ය නැහැ. අකුසලයට සිත එකග වෙනවා නිරායාපයෙන්. බයක් වුණු විට හෝ රේඛ්‍යාවක් ආ විට බලන්න හරි අමාරුදී එතතින් ගලවගන්න. නිකන්ම නිකන් එකගවීම ගතභාත්තම් ඕනෑම සිතුවිල්ලකට සිත

එකගරකරන්න පුළුවන්. ඔහුම කෙනෙකුට. කෙනෙකු පිළිබඳව
 තැවත තැවත සිතුවාත් ලොකු වටිනාකමක් දී කුමන හෝ
 හැරීමකින් ආකාචකින් හෝ තරහින් හෝ රේජයාචකින් හෝ
 බයකින්. හැරීමක් සමඟ සිතුවිට වික කාලයකින් ඒ පුද්ගලයා
 පිළිබඳවම තමා සිතෙන්නේ. වෙන මාත්‍රකා සිතෙන්නේ තැහැ.
 ඒ සිතෙන්නෙත් අර අප ආරෝපනය කළ හැරීමට ආස්‍රිතව. තරහ
 නම් තරහමය සිතෙන්නේ. බය නම් බයමයි. ඒ ආකාරයට. මෙය
 සිතේ හැකියාවක්. එය දහමේ හැකියාවක් නොවයි එය සිතේ
 හැකියාවක්. මෙය ධර්මතාවක්. දහම කරන්නේ මේ ධර්මතාව මේ
 හැකියාව හඳුනාගෙන එය කුසල පැත්තෙන් ප්‍රයෝගනයට
 ගන්නවා. සමඟ කමටහන් කියා කොටසක් තිබෙනවානේ. මෙත්තිය
 ගන්නත් පුළුවන්. බුදුගුණයක්. තමන් ලග තිබෙන
 ගුණයක්. තව කෙනෙකු ලග තිබෙන ගුණයක්. තමන් ඇසු හොඳ
 ආදර්ශ පායයක් ඔහුම දෙයක් අරගෙන, ඒ ගැනම තැවත
 තැවත තැවත මෙනෙහි කරනවා. එයත් සමඟ කිසියම හැරීමක්ත්
 අවශ්‍යයයි. නිකන්ම මෙනෙහි කළාට බැහැ. නිකන්ම මෙනෙහි
 කළත් තේරෙනවා. නමුත් හැරීමක් සමඟ හක්තියකින් හෝ
 ගොරවයකින් එසේ තැනිනම් ආදරයකින් එවැනි හැරීමක් සමඟ
 මෙනෙහි කරනවිට පහසුය සිත එකගරගන්න. ඒ සමගම අර
 හැරීමත් සිතේ වර්ධනය වෙනවා. හක්තියත් සමඟ නම් හක්තිය
 වැඩි වෙනවා. ඉද්ධාව සමඟ ඉද්ධාවත් වැඩෙනවා. මෙත්තිය නම්
 මෙත්තිය වැඩෙනවා. එතනදී අර අනිත් සිතුවිලිත් කැගහනවානේ
 අප ගැනත් සිතන්න අප ගැනත් සිතන්න කියා. මෙපමණ
 කාලයක් අප සිතු දේවල් තිබෙනවානේ. ඒ දේවල් එක වරටම
 තැවති යන්නේ තැහැ ඇවිත් කියනවා ඔවුන් ගැනත් සිතන්න
 කියා. එතනදී ඒ සියලුම දේවල් ගැන සිතන්න තිබෙන පෙළඹවීම
 හඳුනාගෙන අතහැරීම අවශ්‍යයයි. අන් සියලුම කාරණා මාත්‍රකා,
 අත්දුකීම්, අරමුණු ගැන සිතන්න එන පෙළඹවීම අනිත පුරදේදෙන්
 එන පෙළඹවීම දැක අතහැ යුතුයි. එතකොට මේ ව්‍යායාම
 දෙකින් තමා ඔය සිතක් එකගෙවන්නේ. සමථයකට පත්වෙනවා
 එතනදී සිත.

අර මුල් ප්‍රය්‍රිතිය තණ්ඩාවම තමා මෙතන කරදර කරන්නේ එක් එක් දේවල් පිළිබඳව තිබෙන පටලැවීල්ල. තණ්ඩාව එන්නේ මොනවා ගැනදී? මොනවටද අප ආගා කරන්නේ?

සහාවෙන් - සුබය හෝ ප්‍රීතිය

ගුරුතුමා - ඔව් අප ආගා කරන්නේ එයට පමණයි. සුබයට පමණයි ආගා කරන්නේ. වෙන ආගාවල් නැහැ අපට. හැමවිටම අපේ සිතේ ආගාවක් එන්නේ සහ ආගාවක් ඇතිකරගන්නෙම වින්දනයකට. විදිමකට. සුවදායී වින්දනයකට. සතුටට. එපමණයි. සතුටට පමණමයි අප ආගා කරන්නේ. පුද්ගලයින්ට නොවයි. දේවල්වලට නොවයි. තැන්වලට නොවයි. තනතුරුවලට නොවයි. ඒ මොනවටත් නොවයි අප ආගා කරන්නේ සතුටට. එසේ නම් කුමක්ද තිබෙන ප්‍රය්‍රිතිය? එසේ කීවාට අපට පෙනෙනවානේ අප මිනිස්සුන්ට ආසා කරන බව. සතුන්ට ආසා කරන බව. වාහනවලට, ගෙවල්වලට, රකියාවලට, තනතුරුවලට සහ තැන්වලට, එසේ අප ආගා කරන දේවල් සියදහස් ගාණක දිග ලැයිස්තුවක් හදන්න පුළුවන්නේ. නැහැ, ඒවාට ආගා කරන්නේ නැහැ. ඒවා ගැන ආගාවක් නැහැ. ආගාව තිබෙන්නේ සතුට ගැන පමණමයි. සතුට පමණමයි, සතුට පමණයි අප ඉල්ලන්නේ. බලාගෙන සිටින්නේ සතුට දිහා වෙන මොනවත් දිහා නොවයි කවුරුත් එනකන් නොවයි. අප සතුට එනතුරුයි බලාගෙන සිටින්නේ. ප්‍රය්‍රිතිය තිබෙන්නේ අප ඔය දන්නා සතුට සහ අත්දිකින සතුට අප අනුහව කරන සතුට නිකම් නොලැබීමයි. නිකම්ම ඔන්න සතුට එනවා කියා එන්නේ නැහැ. ඒ එන්නේ තව දෙයක් හරහා. සමහරවිට කැමක් හරහා, ගිතයක් හරහා, ඇශ්‍රමක් හරහා අන්න එබදු වකු සතුටකියි අප අත් දකින්නේ. ගුද්ධ වූ සතුටක් ගුද්ධ වූ ප්‍රමෝදයක් ගැන අප දන්නේ නැහැ. ගුද්ධ කියා කියන්නේ කිසිම දෙයක් හා මිශ්‍ර නොවුණු අමිශ්‍ර වූ. කිසිම දෙයක් හරහා නොයන. කිසිම දෙයක් මත රඳා නොපවතින එවැනි සතුටක් ප්‍රීතියක් ප්‍රමෝදයක් ගැන අප දන්නේ නැහැ. අප දන්නේ මොනවා හෝ බලා කවුරු සමග හෝ කථා කර, කියවා, නටා එසේ ලෙන සතුටක්. එවිට හැමවිටම අප අත්දිකින සතුට තව දෙයක් සමග බද්ධ වී තිබෙන්නේ.

සරල උදාහරණයක් ගතහොත් ආභාරයකට. කිසියම් ආභාරයකට අප රුවී කරනවා නම් ඒ රුවී කරන්නේ එයින් ලැබෙන රසයට. රසයටතේ රුවී කරන්නේ. පැණි රස නම් පැණි රස, ඇශ්චිල් රස නම් ඇශ්චිල් රස, මොනවා හෝ ඒ ආභාරයෙන් ලැබෙන සහ අප ලබන්න බලාපොරාත්තු වෙන රසයට. ඒ රසය පමණක් අපට ලැබෙනවා නම් ඇති, රස තණ්හාවට කැම අවශ්‍ය තැහැ. ආභාර අවශ්‍ය තැහැ, රසය පමණක් ගන්න පුළුවන් නම් ආභාරය තැකිව. ඒ ඇති කාම තණ්හාවට, නමුත් එසේ රසය පමණක් ගන්න බැහැ. බැරි නිසා තමා ආභාරවලට ගිපුවන්නේ. ආගා කරන්නේ රසයට. ආගා කරන්නේ සතුටට. ආගා කරන්නේ වින්දනයට. දේවල්වලට නොවේයි. නමුත් දේවල් තැකිව ඒ සතුට අත්දකින්න බැරි නිසා දේවල් හා බද්ධ වී සතුට පවතින නිසා අප දේවල් අල්ලාගන්නවා. දේවල් අප අල්ලා ගන්නවා, ඒවා ලංකරගෙන, බලාගෙන තබාගෙන සිටිනවා. ඒවා අයින් වුණෙන් ඇත් වුණෙන් අර එයින් ලැබෙන සතුට නොලැබෙන නිසා. මේ දෙක, දෙකක්. ආගා කිරීම එකක්, අල්ලා ගැනීම තව එකක්. අප ඇත්ත පුද්ගලයන්ව අල්ලාගෙන සිටිනවා. එයට කියන්න තිබෙන ව්‍යවහාර අල්ලාගන්නවා කියන එක. ආගා කරනවා නොවේයි තණ්හාව නොවේයි අල්ලා ගන්නවා. පුද්ගලයින්ව අල්ලාගෙන සිටිනවා. මහපොළව අල්ලාගෙන සිටිනවා. ගහකොළ, මල්, ඇශ්චිම පැලුම්, ආහරණ, අදහස් අල්ලාගෙන සිටිනවා බොහෝ දෙය අල්ලාගෙන සිටිනවා. ඒ අල්ලාගෙන සිටින්නේ එයින් අපට කිසියම් රසයක්, සතුටක් ලැබෙන නිසා. එවිට අප ඇලෙන්නේ ඒ සතුටට. ආගා කරන්නේ ඒ සතුටට. ඒ සතුට අපට ලැබෙන්නේ තව දෙයක් හරහා නිසා ඒ දෙය අප අල්ලාගන්නවා. ඒ දෙය අල්ලාගෙන සිටින්නේ ඒ සතුට ලැබෙනතුරු පමණයි. කොයි මොහොතක හෝ සතුට තැවතුණෙන් ඒ දෙය අප අල්ලාගෙන සිටින්නේ තැහැ අතහරිනවා. එනිසා තමා දහමේ වවන දෙකක් තිබෙන්නේ තණ්හා සහ උපාදාන කියා. තණ්හාව ඇතිවෙන්නේ වේදනාවට, වින්දනයට. වේදනා පව්චයා තණ්හා. වින්දනයකට සතුටට තමා තණ්හාව එන්නේ. ර්ලගට තණ්හා පව්චයා උපාදාන. යමිකිසි වින්දනයකට සතුටක් ඇතිවුණාම ඒ සතුට ඇතිකළ දෙය කියා දෙයක් අප හදාගෙන ඒ දෙය අල්ලාගන්නවා. උපාදානය කියන වවනයේ තේරුම සම්පූර්ණ වී දුඩුව ගුහණය කර ගැනීම.

උපාදාන. හොඳවම ලගට ගන්නවා. මගේ කරගන්නවා කියන්නේ එය තමා. මගේ කරගන්නේ පුද්ගලයින්ට. මගේ කරගන්නේ දේවල්. ඒ දේවල් මගේ කරගන්නේ එයින් මට යැපෙන්න සතුටක් ලැබෙන නිසා. මා ආයා කරන්නේ ඒ ලැබෙන සතුටට. ඔතන ප්‍රශ්නයක් නැහැනේ ඔය ආකාරයටම සිදු වෙනවානම් කිසි ගැටළුවක් නැහැ. වින්දනයක් ලැබෙනවා ඒ වින්දනයට අප කැමතියි. ඒ වින්දනය නැවත නැවත ලබන්නට අවශ්‍යයයි නැමදාම ලබන්නට අවශ්‍යයයි, ඒ සඳහා ඒ වින්දනය අපට ලැබෙන දේවල්වලට, පුද්ගලයන්ට, සත්ත්‍යන්ට, තැන්වලට අප ලංවෙනවා. ඒවා අප ලංකරගෙන මගේ කරගෙන සිටිනවා. ප්‍රශ්නයක් නැහැනේ. කුමක්ද ප්‍රශ්නය? කුමක්ද තිබෙන ප්‍රශ්නය එහි?

සහාවෙන් - මේ දේවල් හැමදාම ලං කරගෙනම සිටින්න බැහැ. බැරි වනවිට සතුට අහිමි වනවා.

ගුරුතුමා - මව්. අප ඉල්ලන්නේ සතුට පමණයි. වෙන මොනවත් නොවයි. සැප පමණයි ඉල්ලන්නේ. අපට අවශ්‍ය එයනේ. නමුත් අප යමක් අල්ලාගත්විට ඒ ඉල්ලන සතුට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් අප ඉල්ලන්නේ නැති අපේක්ෂා නොකරන බලාපොරොත්තු නොවන තව බොහෝ දෙය ඒ පිටුපස එනවා, ඒවාට අපට මූහුණ දෙන්න වෙනවා. එපා කියන්න බැහැ යමක් අල්ලාගත්විට. ඒ කාරණා ටික තමා කියන්නේ ඔය උපාදාන පව්චය හවෝ. හව පව්චය ජාති. ජාති පව්චය ජරා, මරණ, සේක්, පරිදේව, දුක්ඛ, දේශමනස්ස, උපායාසා සම්භවන්ති. මේවා අපට අවශ්‍ය නැහැ. මේවා ගැන අප කවදාවත් සිතේ සිහිනයක්වත් තිබුණේ නැහැ. අපේ එකම සිහිනය කුමක්ද උපාදාන පව්චය හවෝ එකම සිහිනය කුමක්ද අර වින්ද දෙය දිගටම ඉදිරියටත් හොඳව විදින්න තව තව වැඩියෙන් විදින්න, අල්ලාගත්ත දෙය සඳහටම තබාගන්න. එවැනි සිහිනයක තමා අප සිටින්නේ. නමුත් සැබැ වෙන සිහිනය කුමක්ද? අප දුක්කේ නැති නමුත් සැබැ වෙන සිහිනය කුමක්ද? ජරා, මරණ, සේක්, පරිදේව, දුක්ඛ, දේශමනස්ස, උපායාසා. මේ ජරමර සියල්ලටම මූහුණ දෙන්න වෙනවා. එක සතුටක් වෙනුවෙන් ඔය සියල්ලටම මූහුණ දෙන්න වෙනවා. රේඛ සතුට වෙනුවෙනුත් නැවත නැවත පරණ

ඡරමරවලටම මුහුණ දෙන්න වෙනවා. ඒ කරදාර එන්නේ පිටුපසින් පහුවෙලා. අපට පෙනෙන්නේ නැහැ විකක් කල් හිහින් තිසා. හේතුවැල සම්බන්ධය මත්වෙන්නේ, අර සතුට හිගාකැමී ප්‍රතිඵලය තමා මේ දුක බව එවිට පෙනෙන්නේ නැහැ.

හේතු එල දහම දැකින්න නම් ඇශේන වෙලාවක හෝ අඩන වෙලාවක ඔය දුක්ඛ දේමනස්සයට පත්වූණු වෙලාවක, ගොක පරිදේව, ගොක කරන වැළපෙන වෙලාවක හැරෙන්න ආපසු. අමාරුයි ආපසු හැරෙන්න නමුත් හැරෙන්න ආපසු. ආපසු හැරී බලන්න. මේ කඹලේ උල්පත කොහේද කියා. එසේ බැඳුවිට හිනාවක් දකි කවදා හෝ දවසක හිනාවක් තමා මුල. ඒ අතිතයේ දිනක හිනාවූණු දෙයකට තමා මේ වර්තමානයේ අඩන්නේ. ඔහුම දුකක් අරගෙන බලන්න. අතිතයේ සැපක්. අතිතයේ සතුවූ වූණු දෙයකට තමා අද අසතුව වෙන්නේ. මේ අතර කාල පරතරයක් තිබෙනවා කාලය විසින් වසා දමනවා මේ හේතුවැල සම්බන්ධය පෙනෙන්න දෙන්නේ නැතුව වසා ද්‍රීම්මටයි කාලය කියන්නේ. එයට තමා අවිෂ්ජාව කියන්නෙත්. අවිද්‍යාව කරන්නෙන් වසා ද්‍රීමයි. පෙනෙන්නේ නැහැ. මත්කර පෙන්වන්නේ නැහැ. විද්‍යාමාන කරන්නේ නැහැ අවිද්‍යාව. දැන් එතන, එතනම සතුට-අසතුවට පෙරලීම සිදු වෙනවානම් තේරුම් ගන්න පහසුයි. සතුටයි, දුකයි, එතන එතනම වෙනවනම් පෙනෙනවා. නමුත් කල් යනවිට අමාරුයි හඳුනාගන්න.

ඒ සඳහායි ආපසු හැරී ප්‍රත්‍යාවෙශ්‍යාවක් කරන්න කියන්නේ. විපස්සනාවක් කරන්න, එසේ කරනවිට තේරෙනවා, මේ සියලු කඹල් ගංගා, මේ සියලුම ගොක සුසුම් උනන උල්පත තමා අර සතුටට දුක්වූ ආඟාව. ඒ සතුටට ඇතිකරගත් තණ්ඩාවේ ප්‍රතිච්චාක තමා මේ සියලුලම. බය ඇතිවෙන්නේ බිඟ හා අනාරක්ෂිත බව එන්නේ. ර්‍රේෂ්‍යාව එන්නේ. ඔහුම තැනකින් නැවත හැරී බලන්න පුළුවන්. ආපසු හැරී බැඳීම අවශ්‍යයයි. එසේ නැතිව මේ ප්‍රශ්නය විසඳුගන්න තරමට අපට සංවේගයක් එන්නේ නැහැ. තණ්ඩාවේ ආදිනවය දුකිය යුතුයි. ආස්වාදයන් තණ්ඩාව අපට පෙන්වන්නේ. එහි තිබෙන හොඳ පැත්ත, රසවත් පැත්ත, මිහිරි පැත්ත, සෞන්දර්යය පමණයි තණ්ඩාව පෙන්වන්නේ. අතිත් ජ්‍යෙවා වසා තිබෙන්නේ. ඔහුම ආභාරයක් ගැන වූවත් වෙළඳ

දැන්වීමක පෙන්වන්නේ එහි තිබෙන හොඳ පැත්ත පමණයිනේ. ඒ ආහාර අසුරණයක වුණත් ලියා තිබෙන දේවල් බලන්න. ලස්සන රුපත් සමග ලොකු අකුරින්. සියලුම හොඳ පැත්තය ලියන්නේ. ර්ලයට ඇසට පෙනෙන්නෙම නැති පුංචිම අකුරින් තමා තිබෙන්නේ එයට දමා තිබෙන රසකාරක මොනවාද වර්ණකාරක මොනවාද පිළිකාකාරක ඒවා පෙනෙන්නෙත් නැහැ. ඉතාම පුංචි අකුරින් එවැනි දෙයක් ලියා තිබෙනවාද කියා පෙනෙන්නෙත් නැහැ, වෙනම අන්වීක්ෂයක් අරගෙන බැලුවාත් තමා කියවගන්න පුංචිවන්. පෙනෙන සැප විනිවිද, නොපෙනෙන දුකු දැකීමටය විපස්සනා කියන්නේ. එසේ බලන්න. එවිට පෙනෙනවා. එසේ දකින්න, දකින්න තේඟාව කෙරේ ඇතිවෙන්නේ කළකිරීමක්. තේඟාව ගැන කළකිරීම අවශ්‍යයයි. දේවල් ගැන නොවේයි. අප කළකිරෙන්නේ මිනිසුන් ගැන. මෙයා ඉස්සර හොඳට සිටියා දැන් හොඳ නැහැ. ඉස්සර ආදරෙන් සිටියා දැන් ආදරේ නැහැ. ඉස්සර කිකරුව සිටියා දැන් කිකරු නැහැ. එසේ කළකිරෙන්නේ දේවල් ගැන. නමුත් කළකිරෙන්න අවශ්‍ය දේවල් ගැන නොවේයි ආගාව ගැන. දෙයක් ගැන කළකිරුණුම අප බලනවා එයට වඩා වෙනස් දෙයක් හොඳයි. කෙනෙකු ගැන කළකිරුණුහම වෙනස් කෙනෙක්. එහි අවසානයක් නැහැ. එනිසා ආගාව අපට දෙන දෙයයි, අප ඉල්ලන දෙයයි එමෙන්ම ආගාව අප ඉල්ලන්නේ නැතිව ලැබෙන දෙයයි මේ සියලුලම දෙස බලන්න.

ලාබ, අලාබ බලන්න කිවේ එයයි. එවිට තේරෙනවා මෙය පාඩුයි. මේ ආගාවත් සමග කරන ගණුදෙණුවෙන් අපට හැමදාම පාඩුයි, ලාබයක් නැහැ. ආගාව තමා පොහොසත් වෙන්නේ, අප දුෂ්පතත් වෙනවා. එන්න, එන්න ආගාව තාව වැඩි වී තිබෙනවා. ආගාව තමා වැඩි වෙන්නේ. තේඟාව වර්ධනය වී තිබෙනවා අප දුෂ්පතත් වෙලා. දිලිදු වෙලා. කවදාවත් ආගාවත් සමග කරන ගණුදෙණුවෙන් පොහොසත් වුණු කෙනෙකු නැහැ. ධනවත් වුණු අය සිටින්න පුංචිවන්. පොහොසත් වුණු අය නැහැ. එන්න, එන්න දුෂ්පතත් වෙනවා. වැඩි වැඩියෙන් දුක් විදිනවා. ආගාවක් අතහැරයිට ආශ්වාදයත් නැති වෙනවා. තේඟාව දැන් ආශ්වාදය නැති වී යනවා. එතන තමා ප්‍රශ්නය තිබෙන්නේ. එනිසයි අප

තණ්ඩාවක් අතහරින්න අකමැති. එයින් ලැබුණු අර සතුට, එය නැතිවෙනවට බයයි. මේ තණ්ඩාව අපව බියගුල්ලන් බවට පත්කර තිබෙන්නේ. තණ්ඩාව අපව තබා තිබෙන්නේ එවැනි තැනක. බය වෙන, බියෙන් පෙළෙන, බය නිසා තැතිගන්න තැනක තමා අපව තබා තිබෙන්නේ තණ්ඩාව. ඒ නිසා තමා එයාට මේ ව්‍යාපාරය කරගන්න පුළුවන් අපව බය කර තිබෙන නිසා. මා නැති වුණෝත් ඔයා අනාතයි. අපත්, එය එසේමයි කියා සිතා පිළිගෙන, තණ්ඩාවත් සමග මේ ව්‍යාපාරය කරමින්, හැමදාම පාඩුවෙන්, පාඩුවෙන්, පාඩුවම යනවා බංකොලොත් වෙමින් සහ බංකොලොත් වෙමින්. තණ්ඩාව අපට පෙන්වන්නේ නැහැ තණ්ඩාව අතහැරියහොත් අති විශාල වූ අසහන කන්දිකිනුත් අපට තිදහස් වෙන්න පුළුවන් බව. දුක් නැතිවී යන බව පෙන්වන්නේ නැහැ. එය තමා අප සොයාගන්න අවශ්‍ය දෙය. සුළු අශ්වාදයක් සහ විශාල ආදිනව කන්දරාවක් අතහරින්න පුළුවන්. තරාදියට මේ දෙක දමා බලන්න. ආශ්වාදය එක පැත්තකටයි ආදිනව අනිත් පැත්තකටයි දමා බලන්න. බලුවම තේරෙනවා මේ ආදිනව කන්දෙන් තිදහස් වෙන්න හා දුක් කන්දෙන් තිදහස් වෙන්න නම් පුංචි සතුටකුයි අතහරින්න තිබෙන්නේ. පාඩුවක් වෙන්නේ නැහැ. මේවා අතහැරියම ලැබෙන සැනසිල්ල, ඒ සැනසිල්ල ගැන තණ්ඩාව හාන්කවිසියක්වත් දන්නේ නැහැනේ, තණ්ඩාව දන්නේ නැහැ සැනසිල්ලක් ගැන. සන්සිද්ධික් ගැන එයා දන්නේ නැහැ. හාවනා කරනවිට එන මතකයන් දෙස බලන්න, ඔය සියල්ලම තණ්ඩාවෙන් අතිතයේ අත්දුටු දේවල් තමා මතකයන් ලෙසට එන්නේ. අතිත තණ්ඩාවල ප්‍රවාති තමා වර්තමාන සිතුවිලි ලෙසට අපට වාර්තා වෙන්නේ.

එ අතිත තණ්ඩාව, අතිත තණ්ඩාවක් ලෙසට දකින්න. හාවනාවේදී දකින්න අතිත තණ්ඩාව, අතිත තණ්ඩාවක් ලෙසට. එය වර්තමාන තණ්ඩාවක් කරගන්න එපා. ඔය තණ්ඩාවට දහමේ වවනයක් කියනවා තණ්ඩාවට ගුය ගෙවනවා කියා. ගුය ගෙවනවා. නැවත නැවත සිතනවා කියන්නේ ගුය ගෙවීමක්. එකවරක් වින්ද සතුටක් මතක්වෙන, මතක් වෙනවිට, අප සිතනවා යනු අතිතයේ ගත් ගුය පොලී ගෙවනවා. මතක්වෙන, මතක්වෙන වෙළාවේ සිත සිත පොලී ගෙවනවා. ඒ පොලීය

ගෙවනවා මිස ඒ ගෙයෙන් අප නිදහස් වෙන්නේ නැහැ මය ආකාරයට සිතන්න, සිතන්න, කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. මැරෙනකල් සිත, සිත සිටින්න වෙනවා. මැරෙනකල් පොලී ගෙවන්න වෙනවා. මැරෙන්න වෙන්නෙත් ගෙයකාරයෙකු ලෙසට. ගෙයෙන් පොඩිඩික්වත් අප ගෙවා නැහැ, සියයට එකක්වත්. පොලී පමණයි ගෙවා තිබෙන්නේ. ඒහිසා තමා දහම කියන්නේ ඒ සිතුවිල්ලට තිබෙන ත්‍යෙහාව දැකින්න සිතුවිල්ල ඇතුළේ තිබෙන ත්‍යෙහාව දැක එය අතහරින්න. කුමන දෙයක් මතක් වුණත් කටුරු මතක් වුණත් එය මතකයක් පමණයි ඒ මතකය ඇතුළේ තිබෙනවා අතිත ත්‍යෙහාවක් පිළිබඳ ප්‍රවාත්තියක්, වාර්තාවක්. එය වාර්තාවක් පමණයි එයට පණ දෙන්න එපා භඳුනාගෙන එය අතහැර දමන්න. අතිත ත්‍යෙහාවකට බැහැ වර්තමානය සහසන්න. වර්තමානය අසහනයට පත්කරන්න පූජ්‍යවන් අතිත ත්‍යෙහාවට, වර්තමානය ආත්මියට පත්කරන්න පූජ්‍යවන් නමුත් සහසන්න බැහැ. සිතුවිල්ලේ තිබෙන ත්‍යෙහාව දැක අතිත අත්දැකීම් ඇතුළේ හිරවී තිබුණ ත්‍යෙහාව දැක අතහැරියහොත් අන්න ලොකු සැනසිල්ලක් ලැබෙනවා. ලොකු සැනසිල්ලක්. එන එන සිතුවිල්ල ත්‍යෙහාවේ නියෝජිතයෙකු ලෙසට දැකින්න. අතිත ත්‍යෙහාවේ වර්තමාන නියෝජිතයා තමා සිතුවිල්ල කියන්නේ. වෙළඳ නියෝජිතයෙකු මෙන් ප්‍රවාරණය කරන අන්න එවැනි කෙනෙක්. එයාව අතහැර දමන්න.

ප්‍රශ්නය - ත්‍යෙහාවෙන් මිදෙන්න මොනව හරි අනිත්‍ය වගේ ද්‍රාගනයක් උපකාරී වෙනවද?

ගුරුතුමා - අනිවාරයායෙන්ම ත්‍යෙහාවේ බලය අඩුකරන්න ඒ අනිවානුපස්සනාව උද්ධි වෙනවා. ඒ අනුව බැඳීම. අනිවාවයට අනුව බැඳීම උද්ධි වෙනවා. ත්‍යෙහාවෙන් ලැබෙන ආශ්චර්යය පවතින්නේ ස්වල්ප වෙළාවයි. කාලය පැත්තෙන් බැළුවෙන් වික වෙළාවයි. නමුත් ආදීනව වැඩි වෙළාවක් පවතිනවා. ආදීනව දීර්සායුෂ්මයි. ආශ්චර්යය මන්දායුෂ්මකයි. ත්‍යෙහාව පමණක් නොවයි ඔහුම හැඟීමක්, ක්ලේඡයක්, ආවේගයක් තිබෙන්නේ වික වෙළාවයි සිතේ. පැය ගණන් තිබෙන්නේ නැහැ. නමුත් ඒ තිබෙන සුඡ්‍ය වෙළාව දිග වෙළාවක් වගේ දැනෙනවා අපට. ඒ දැනෙන්නේ අප ඒ හැඟීමට, ත්‍යෙහාවට යට්ටී සිටින නිසා. අපට

යටකරගෙන සිටින්නේ හැඟීම. ඒතිසා තමා අපට කාලය පැත්තෙන් දිරිසකාලයක් ලෙස දැනෙන්නේ හැඟීමක් සිතේ තිබෙනවිට. නමුත් ඇත්තටම නම් එසේ ලොකු වෙලාවක් තිබෙන්නේ නැහැ. තිබෙන්න බැහැ. එසේ අනිවිච්‍යට අනුව මෙහෙහි කරන්නත් පුළුවන්. තණ්හාට තිබෙන්නේ වික වෙලාවයි. වික වෙලාවකින් මෙය නැති වෙනවා. මේට කළුනුත් හිතැ තරම් තණ්හා ඇවිත් තිබෙනවා නමුත් එක තණ්හාවක්වත් දන් නැහැ. ඒවට මොකද වුණේ? නැති වී ගොස්. කොහො ගියාද දන්නේ නැහැ. මේ තණ්හාවටත් තව විකකින් එසේම වෙයි. එතෙක් ඉවසන් සිටින්නයි තිබෙන්නේ.

ප්‍රශ්නය - තව කාභන් බනින්න අවශ්‍යයයි කියා සිතුණෙහාත් සිතට කරා කොට කියනවා බණින්නේ නැහැ කියා. නැවත වතාවක් බණින්න සිතෙනවා. නැවතත් වෙටරය මතුවෙනවා. එයට මොනවාගේ දෙයක්ද කරන්න අවශ්‍ය? අප සිතෙන් සිතා ගන්නවා මෙය හොඳ නැහැ කියා යටපත් කරගන්නවා. නමුත් නැවතත් මතු වී එන්න ගන්නවා.

ගුරුතුමා - ඉස්මතු වී එන්න බලන්නේ කුමක්ද?

සහාවන් - තිබෙන වෙටරය. බණින්න හොඳ නැහැ. ඒ ගැන සිතෙන් මෙහෙහි කර අත්හළ පසු දවස් දෙකක් තුනක් ගිය පසු නැවත ඒ මෙහෙහි කිරීම අමතක වෙලා බණින්නම අවශ්‍යයයි කියා සිතෙනවා.

ගුරුතුමා - එවිට කුමක්ද කරන්නේ?

සහාවන් - නැවතත් අර ආකාරයටම ප්‍රත්‍යෞඛ්‍යාවක් කර ආයෙන් යටපත් කරගන්නවා. රාගයත් එසේමයි. රාග සිතුවිලිත් එසේමයි.

ගුරුතුමා - අපට ඒසේ කියන්න පුළුවන් නමුත් එසේ නෙවෙයි වෙන්නේ නම්. අප එහි ආදිනව දැනගෙන බණින්නේ නැහැ කියන තීරණයට ආවානේ. එවිට හරි අපට බණින්නේ නැතිව සිටින්න පුළුවන්. ඒ තීරණය අප ප්‍රබලව ගත් තිසා. නැවත බණින්න අවශ්‍යයයි කියා සිතෙනවා. දන් අර කේන්තිය නැවත

එනවා නොවෙයි ඒ කේත්තිය එතනින් ගියා යන්න. මේ අලුත් කේත්තියක්. අර සිදුවීම් වික මතක් වෙනවිට අප නැවතත් තරහා ගන්නවා. එය මතකය් සමග වෙන්නේ. මතක් කරවිට නැවතත් අප තරහා ගන්නවා. එවිට නැවතත් සිතනවා බණ්න්න අවශ්‍යයයි කියා. එතනදින් අප නැහැ බණ්න්නේ නැහැ කියා තදින් සිතාගෙන සිටිය විට නැවතත් අපට බණ්න්නේ නැතුව සිටින්න පුළුවන්.

සහාවන් - ඒවගේ වෙළාවක මට සිතාගන්න බැරි, අප බැන්නවිට ඒ අනිත්කෙනා වෙනස් වී රෝපසු ඒ ආකාරයට හැසිරෙන්නේ නැතුව සිටිනවාද? රෝ පස්සේ නැවත කේත්ති ගන්නේ නැතුව සිටිනවාද?

ගුරුතුමා - සමහරවිට එයා එසේ සිටින්න පුළුවන්. නමුත් වෙන කෙනෙකු නැවත අපට තරහා එන ආකාරයට හැසිරෙන්න පුළුවන්.

සහාවන් - ඒ හේතුන් වික එකතු වුණ නිසා සහ ඒ අවස්ථාව ආ නිසා ඒ ආකාරයට ක්‍රියාත්මක වුනා නැවතත් ඒ හේතුන් විකේ ප්‍රතිඵලය තමා.

ගුරුතුමා - නැවතත් තරහා එනවා. අපට තරහා එන්නේ නැති මට්ටමට අනිත් අයට හඳුන්න බැහැ බැණුලා නම්. අනිත් කරුණ මිනිස්සුන් නිසා පමණක්ම නොවෙයිනේ තරහා එන්නේ අපට. මිනිස්සුන්ටනම් බණ්න්න පුළුවන්. බණ්න්න බැරි දේවල් සමග තරහක් ආවිට මොකද කරන්නේ? අසනීපයක් හැදෙනවා එයට අප කැමති නැහැ. එවිට කාටද බණ්න්නේ. වහිනවා එයට කැමති නැහැ. අපේ සිත රිදුණුවිටනේ ඔය ප්‍රශ්නය එන්නේ නේද? කවුරු හරි කරන දෙයක් කියන දෙයක් නිසා අපේ සිත රිදෙනවා. ඒ සිත රිදුනම තමා අපට ඔය තරහා එන්නේ. තරහකට කළින් සිත රිදි තිබෙන්නම අවශ්‍යයයි. සිත සතිපෙන් තිබෙන වෙළාවක තරහා එන්නේ නැහැ. එන්නෙම නැහැ. ප්‍රංචි හරි වේදනාවක් සිතේ තිබෙන්න අවශ්‍යයයි තරහක් එන්න නම්. ප්‍රංචි හරි රිද්ධීමක් තිබෙන්නට අවශ්‍යයයි තරහක් එන්නට. මොකද අප වේදනාව බලාපොරාත්තු වෙන්නේ නැහැ. බලාපොරාත්තු වෙන්නේ

සැප. දුක බලාපොරොත්තු වෙන්නේ නැහැණේ. එතනයි මය ප්‍රශ්නය පටන්ගන්නේ. අප මූලට යන්න අවශ්‍යයයි මය ප්‍රශ්නය විසඳුන්න නම් මැදින් කාටහරි බැණුලා ගහලා විසඳුන්න බැහැ.

අප බලාපොරොත්තු වෙන්නෙම සතුට. වේදනාව, දුක බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් වේදනාවක් ඇවිත්. රිදෙනවා. එය බලාපොරොත්තු නොවුණු දෙයක්. අනපේක්ෂිත දෙයක් පමණක් නොවෙයි අකමැති දෙයක්. අපේ උග තිබෙනවා ආකල්පයක් දුක තිබෙන්න බැහැ. වේදනාව තිබෙන්න බැහැ. අසහනය තිබෙන්නට බැහැ. තිබෙන්නට අවශ්‍ය අනිවාර්යයයෙන්ම සතුට, සැප පමණයි. එවැනි පටු ආකල්පයකින් තමා අප ජ්වන් වෙන්නේ. ඒ ආකල්පයෙන් සිටින විට එයට පටහැනී දෙයක් වෙනවා. අසනීප වෙනවා, වහිනවා. කෙනෙකු අහක බලාගෙන යනවා. පාඩුවක් වෙනවා මොනවා හෝ ඒවා වෙන්න බැහැ. අප සිතාගෙන සිටින්නේ මෙන්න මේවා වෙන්න පුළුවන්. අනිත් අය හොඳින් කරා කරන්න අවශ්‍යයයි. හිනාවෙන්න අවශ්‍යයයි. මගේ සැප දුක් අසන්න අවශ්‍යයයි මට කරදරයක් වුණු විට උදි කරන්න අවශ්‍යයයි. එවැනි දිග ලැයිස්තුවක් තිබෙනවා මොනවද වෙන්න අවශ්‍ය කියා. ඒ ලැයිස්තුවට පිටින් දෙයක් තමා සිදු වී තිබෙන්නේ. අප විවෘත තැහැ සියල්ලටම බාගෙකටයි විවෘත. අර්ධයකට විවෘතයි ඉතුරු අර්ධයට අප කැමති තැහැ එය වෙන්න බැහැ කියා.

මේවා ලෝක ධම්මතා. මේවට කියන්නේ ලෝක ධම්ම. අපේ දේවල් නොවෙයි ලෝකයේ දේවල්. ලෝකය කැරකෙනවා මය ආකාරයට එවිට රෝගිතාවා, ද්වල් වෙනවා අපට කැමති අකමැති ආකාරයට නොවෙයි ලෝකයේ රෝගිතාවා වෙන්නේ. වෙනම සිද්ධාන්තවලට. සිතල කාල එනවා, රස්න කාල එනවා, වහින කාල එනවා, පායන කාල එනවා, ඒ තමා ධර්මතා. ලෝක ධම්ම. ඒවාට අප කාලසටහනක් හදාගෙන සිටිනවා, මෙහෙමයි මේ කාලට මෙහෙම වෙන්න අවශ්‍යයයි, මේ කාලට මෙහෙම වෙන්න අවශ්‍යයයි කියා, කාල සටහනක් හදාගෙන සිටිනවා, හැමකෙනෙකු ගැනම සහ හැම දෙයක් ගැනම, නමුත් අපේ කාලසටහන හරිම පටුයි. හරිම පටු කාලසටහනක් අපට තිබෙන්නේ ලෝකය පිළිබඳව. ඒ තිසා ඒ කාලසටහනට පිටින්

තමා වැඩියෙන්ම දේවල් වෙන්නේ. එසේ පිටින් දෙයක් වෙනවිට එය බලාපොරොත්තු තොටුණු කෙනාගේ සිත රිදෙනවා. අපේ සිත රිදි අප කියනවා, මබ තමා මගේ සිත රිද්දෙවිවේ. තව කෙනෙකුට ඇගිල්ල දික් කරනවා. වගකිවයුත්තා ලෙස තව කෙනෙකු තමා හැම විටම නම් කරන්නේ. එවිටයි තරහා එන්නේ. තව කෙනෙකු මගේ සිත රිදුවා. ඒ නිසා එයාගෙන් සිත රිද්දන්න අවශ්‍යයයි. ඒ අපේෂ්ඨාවෙනුයි බණින්නේ. ඒ යට තිබෙන මත් විද්‍යාව ඒ. සිත රිදි තරහා ඇවිත් තව කෙනෙකු මාව රිදුවා කියා ඒ පිඩනය තැකි කරන්න හදන්නේ කෙසේද? අනිත් කෙනාට, එයට වගකිවයුත්තා කියා සිතන් සිටින කෙනාටත් එයට සමාන හෝ වැඩි හෝ වේදනාවක් දී. ඔබතුමා ගිහින් බණිනවා. බණින විට එයා නිකන් හිනාවෙවි අසාගෙන සිටියානම්, මොකද වෙන්නේ? ඔබතුමාගේ ප්‍රශ්නය විසඳෙනවාද? ඔබතුමාට අවශ්‍ය ආකාරයටම සිතේ තිබෙන ආකාරයටම බණින්න අවස්ථාව ලැබෙනවා. නමුත් බැණුම් අහන කෙනා හිනාවෙවි එයින් ලොකු ආස්වායක් ලබනවා. කුමක්ද වෙන්නේ? හරිද ප්‍රශ්නය දැන්? ඇයි විසඳුනේ තැන්තේ දැන් බැන්නනේ? බණින්නනේ අවශ්‍යතාව තිබුණේ.

සහාවන් - හිනාවෙවි නිකන් සිටියාත් අපේ සිත සන්නේස වෙන්නේ තැහැ බැන්නා කියා.

ගුරුතුමා - ඔව් අප සන්නේස වෙන්නේ තැන්තේ බැන්නා කියා නොවෙයි එයාට රුදුනේ තැහැ කියා. අපට සන්නේසයක් එන්නේ එයාට රුදුණාත්. අපට පුළුවන්නම් එයාට රිද්දවන්න අන්න එවිට අපේ තිබුණු වේදනාව අඩුවී යනවා වගේ අපට සිතෙනවා. අපේ සිත රිදිලානේ තිබෙන්නේ ඒ රිදීම අඩුවෙනවා වගේ අපට තේරෙනවා අනිත් කෙනාටත් රිදුවෙන්. බැණ රිද්දන්න පුළුවන් නම් බැණ රිද්දනවා. ගසා රිද්දන්න පුළුවන් නම් පහර දී රිද්දනවා. නිශ්චලිද්ධී රිද්දන්න පුළුවන් නම් නිශ්චලිද වී, කෙසේ හෝ කුමක් හෝ ආයුධයක් පාවිච්ච කරනවා රිද්දන්න. අප දැනගත්තොත් එයාට රුදුණා කියා අපට හරි. මෙසේ තමා අප අපේ සිත හදාගත්ත් පුරුදු වී තිබෙන්නේ, මේ මොඩ තාලෙට. මෙයට සිත හදාගත්ත් කියන්න බැහැ. එසේ නම් මේ වනවිට අපේ සිත සැදි තිබෙන්න එපායැ. එසේ සිත හදාගත්ත් පුළුවන්

නම්, මේ වත්විට අපේ සිත හොඳවම සඳී තිබෙන්න අවශ්‍යයයි. එනිසා අනිත් කෙනා අදාලම තැහැ මෙතෙන්ට. එය ප්‍රායෝගිකව අදාල වෙන්න පුළුවන් එයාගේ හැසිරීම නිසා වෙන ප්‍රශ්න ඇතිවෙනවානම්, ගිහින් කරා කර හෝ ක්‍රමක් හෝ එය විසඳුගමු. නමුත් අපේ සිත රිදුණු එකටනම් අනිත් කෙනා අදාලම තැහැ. වෙන ක්වුරුත් එයට අදාල කරගන්න යන්න එපා. එසේ ගියහාත් නම් මේ ප්‍රශ්නය විසඳුන්න බැහැ. එය අපේ ප්‍රශ්නයක්. පොදුගලික ප්‍රශ්නයක් සිත රිදීම. එය පොදුගලිකවම විසඳා ගත යුතුයි. තව කෙනෙකුගෙන් උපදේශයක් ගත්තට කමක් තැහැ. තව කෙනෙකු සමග කරා කළත් කමක් තැහැ. නමුත් අප විසඳාගතයුතු ප්‍රශ්නයක්, ඇයි අප අපේ සිත රිද්වාගන්නේ? අනිත් අයට පුළුවන් අපේ ගිරියට රිද්දන්න. පුව්වා හෝ කෙටුවකින් පහරදී, අනිත් පහර දී, කොනිත්තා හෝ කුව්වකින් ඇතා, ඒ ඕනෑම කුමයකට අපේ ගිරියට රිද්දන්නා පුළුවන්නේ ඕනෑම කෙනෙකුට. නමුත් මනසට රිද්දන්න බැහැ කාටවත්. කිසිම කෙනෙකුට බැහැ, තව කෙනෙකුගේ මනසකට රිද්දවන්න. එසේ නම් කෙසේද අපට රිදෙන්නේ? අනිත් අයට බැරිනම් අපේ සිතට රිද්දන්න කෙසේද අපට රිදෙන්නේ, අනිත් අය කියන කරන දේවල්වලින්? අනිත් අයට පුළුවන් හොඳට කුව්වක් කුමක් හෝ උල්කර අපේ සිතට අනිත්ත තොවයි, අපේ අතට දෙනවා ඇත්තෙන්න කියා. එයයි සිදු වෙන්නේ. ඒ අය හොඳට කුව් උල්කර අපේ අතට දෙනවා, ඔන්න ඇත්තෙන්න කියා. අපත් මෝඩ් වගේ සිතට ඇතා ගන්නවා. පපුවට ඇතා ගන්නවා. තමන්ට පමණයි, ඒ හැකියාව තිබෙන්නේ. වෙන කිසි කෙනෙකුට තැහැ. වෙන කිසිම කෙනෙකුට ඒ හැකියාව තැහැ තව කෙනෙකුගේ සිතකට ඇතුළුවෙන්න. ඒ අවසරය තැහැ. එය තිබෙන්නේ තමන්ට පමණයි. තමන්ට පමණයි, තමන්ගේ සිතට ඇතුළුවේමේ හැකියාව භා අවසරය තිබෙන්නේ. එනිසා අනිත් අය කරන කියන දේවල්වලින්, ඒ අය කුව් උල්කර හොඳවම උල්කරපු කුව් අපේ අතට දෙනවා. අප ඒවායින් අපේ හදවත පාරගන්නවාද තැද්ද කියන තිරණය තිබෙන්නේ අපේ අත්. අවශ්‍ය නම් එසේ කරගන්න පුළුවන්, අවශ්‍ය තැතිනම් ආපසු බාර දෙන්නත් පුළුවන්. තැතිනම් විසිකර දමන්නත් පුළුවන්. හැමවිටම මේ කාරණය යළි යළිත් සිහිපත් කරගන්න 'මමය මට රිද්වාගන්නේ'.

‘මම’යි. සිත රිදුණු හැමවෙලාවකම බලන්න ‘මමයි මගේ සිත රිද්වාගත්තේ’. එනිසා මටමයි සහීපකරගන්නත් පූජාවන්. සිත රිද්වාගත්තේ නැතිව සිටින්නත් පූජාවන් මට පමණයි.

සහාවෙන් - ඒ වෙලාවේ අපට බැරේද වර්තමාන මොහොතට එන්න? සිත ලොකු මානසික කථාන්දරයක් හදාගෙන සිටින්තේ කියා.

ගුරුතුමා - ඔව් ඒ තමා හොඳම දෙය වඩාත්ම බුද්ධීමත්ම දෙය තමා වර්තමානයේ සිටීම. කුමක් හෝ ප්‍රශ්නයක් වුණානේ. සිත රිදුණු කවුරු හෝ බැහ්නා සැරකරා කියු දෙයක් කළේ නැහැ. එපා කියු දෙයක් කළා මොනවා හෝ. කෙනෙක් යම් දෙයක් කරනවා. අපේ සිත අප රිද්වා ගන්නවා දෙස බලා. ඉන්පසු එයා තමා මගේ සිත රිදෙවිවේ කියා තරහත් ගත්තා. ඒවෙලාවේ බැහ්නා හෝ තොබැහ්නා හෝ කුමක් හෝ. සමහර විට බණිනවා. නැතිනම් ඉවසගෙන සිටිනවා. දැන් මේ මුළු පොදියම ර්ලගට අතිතයේ මතකයක් බවට පත්වෙනවා. ඔය වික අවසන් වුවාට පසු අනිත් කෙනාගේ හැසිරීමයි ඒ නිසා සිත රිද්වාගැනීමයි. තරහාගැනීමයි. ඒ බණින්න තිබෙන අවශ්‍යතාවයි, ඒ ඔය මුළු පොදියම එක තත්පරයකින් මතකයක් බවට පත්වෙනවා. අතිත මතකයක් බවට පත්වෙනවා ර්ලග තත්පරයේදී. ඒ සිදුවීම අවසන් වෙනවත් සමගම මේ මුළු සිදුවීමම එකම එක මතකයක් පමණක්ම බවට පත්වෙනවා. ප්‍රං්ඩි මතකයක් එපමණයි. මාසෙකට පසුව හෝ දච්චකට පසුව හෝ අන්න මතක් වෙනවා. කෙනෙකු ගැහුවා කියන්න අපට. කෙනෙකු කම්මුලටම ගැහුවා අපේ. කනටම ගැහුවා. රිදෙන්න ගැහුවා රිදුනා. ඇගටම රිදුණා. කණට රිදුනා. කම්මුල රිදුනා. අප එවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. එයින් මහා වේදනාවක්, තරහත් ආවා. අපත් බලනවා ප්‍රතිපහාර දෙන්න, බණින්න නමුත් එකක්වත් කරගන්න බැරි වුණා නැතිනම් කරා මොනවා හෝ වික වෙලාවක් යනවිට එය මතකයක් වෙනවානේ. කම්මුල රිදීමත් නැතිවී යනවා. කන රිදෙන එකත් නැහැ. අමතකම වී යනවා. සිතමු මාස තුනකට පමණ පසු මතක් වෙනවා. සමහරවිට එයාට දකිනවා නැවත මුණ ගැහෙනවා. දැන් කුමක්ද වෙන්නේ නැවත කන රිදෙන්න පටන්ගන්නවාද? නැහැ,

නැවත කන රිදෙන්නේ නැහැ. මාස තුනකට පස්සේ මතක් වුවිට හෝ යුවුවිට හෝ කන රිදෙන්නේ නැහැ නැවත. රිදෙන්නේ කුමක්ද? සිත රිදෙනවා. දත් සිත රිදෙනවිට අප නැවතත් අපේ සිත රිදෙවිවා කියා තරහා ගන්නේ අර බාහිර කෙනා සමගයි. මහු හෝ ඇය මාස තුනකට පස්සේ මොනවත් කළෙන් නැහැ, කිවිවත් නැහැ, ගැහුවෙත් නැහැ, බැන්නෙත් නැහැ, නමුත් සිත රිදෙනවා. තවත් මාසෙකට පසු යලිත් මතක් වුණෙනාත් යලිත් සිත රිදෙනවා. ඔය ආකාරයට අවුරුදු පහක් තිස්සේම මතක් වුණෙන් සිත රිදෙනවා. ඒ හැම වෙළාවෙම අප අර තැනැත්තාට වෙර කරනවා එයා තමා තාමන්ට රිද්දන්නේ. එසේ කරන්න බැහැනේ කාටද පුළුවන් එසේ රිද්දන්න. මේ කවුද අපව රිද්දවන්නේ? මෙපමණ කාලයක් නැවත නැවත නැවත දිනපතාම මතක් වෙන මතක් වෙන වාරයක් පාසා.

වර්තමානය අපට රිද්දන්නේ එක පාරයි. වර්තමානය අපව අඩවන්නේ එක පාරයි. ඒ කියන්නේ වර්තමානය හැමවිටම ලස්සන නැහැනේ. වර්තමානයේ වෙන දෙය හැමවිටම සුන්දර, ලස්සන, ප්‍රසන්න, මිහිර සැපදායක නැහැ. අප්‍රසන්න දේවල් වර්තමානයේ වෙනවානේ. අමිහිර දෙයක් සිදුවනවිට වර්තමානය තීරසයි. නමුත් වර්තමානය අපව අඩවන්නේ එක් වතාවයි. ඒ ඇත්තම. ඇත්තම සිද්ධියකට ඇත්තටම අඩවනවා. ඊළග තත්පරය වෙනවිට එය අතීතය බවට පත්වෙලා. ඊළගට අප අඩවන්නේ අතීතයට. වර්තමානය අපව ඇඩවීමට සීමාවක් තිබෙනවා එකපාරයි. වර්තමානයට බැහැ දෙපාරක් එකම සිද්ධියට කෙනෙකුව අඩවන්න. වර්තමානයට සීමාවල් තිබෙනවා, එකම එක වතාවයි. වර්තමානය අපට දුක දෙන්නේ, එකම වතාවයි දෙනවානම. නමුත් අතීතයට සීමා නැහැ. ඒ කියන්නේ අපට කියන පුළුවන්ද එකසිය අට වාරයක් ඇතුළුවම අවසන් වෙනවා. එසේ මතක්වීම් ගණන්කර කර, එකයි, දෙකයි, එසේ 108 වෙති පාර මතක් වී අඩා අවසන් වුවිට අවසන්. නැහැ, එසේ නැහැ. අතීතයට සීමාවක් නැහැ. අතීතයට පුළුවන් අපව අඩවන්න අසීමිත වාර ගාණක්. ඒ මොකද එතන ඇත්තක් නැහැ. ඒ අඩන්නේ බොරුවකට. මේ වෙළාවේ කුවරුත් බණ්න්නේ නැහැ. ගහන්නෙන් නැහැ. මොනවත් නැහැ. ඒත් අපට රිදෙනවා

කියන්නේ බොරුවක්. බොරුවකට අප රිද්දගන්නවා. එනිසා තමා වර්තමානයේ සිටීම හරිම ප්‍රතිඵලදායක. මෙතන සිට බලන්න මේ වෙලාවේ කුමක්ද තිබෙන ප්‍රශ්නය. කවුරුත් අරියාදු කරනවාද නැහැ. කළා. ‘කළා’ කියන මතකයක් තිබෙනවා එපමණයි. එය මතකයක් පමණයි. දන් නැහැ. එවිට මේ මොහොත නිධනස්.

සහාවන් - අපට කවුරු හෝ ගැහුවොත් බැන්නොත් ගොඩක් වෙලාවට එයාගේ එකතු වුණු හේතු කිහිපයක් තිබෙන්න පුළුවන් එයින් ඇතිවුණු කාරණාවක් උඩ බැන්නා කියා. ඒ හේතු සැබැඳුම හේතු වෙන්නත් පුළුවන්, සිතෙන් හදාගත් හේතු වෙන්නත් පුළුවන්, කවුරුවත් කියපු බොරුවක් වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් එයාගේ සිතේ එකතු වුණු හේතු නිසාසි බැන්නේ. ඒ හේතු වෙනස් නම්, එය වෙනස් ප්‍රතිඵලදායක්. එය අර හේතුන් නිසා ඇති වුණු ඒ මනුස්සයාට සම්බන්ධත් නැති දෙයක්. සමහරවිට එයාට කොහොත්ම සම්බන්ධ නැතිව තව කෙනෙකු කියපු දෙයක් වෙන්නත් පුළුවන්. එයත් වැරදීමකින් කියපු දෙයක්. එසේ නැතිනම් නිකම් බොරුවට හිනයකින් දැකපු දෙයක් වෙන්න පුළුවන්. හේතුන් විකක් නිසා සිදු වූ දෙයකට ඒ මනුස්සයා පළි නැහැ. මොකද එය නැවත වෙනස් වෙනවා. ඒ ස්වභාවය අප දැන ගතහොත් කේත්ති යන්න හේතුවක් නැහැ නේද?

ගුරුතුමා - අප එසේ බැලුවොත්නේ ඔය ස්වභාවයන් වික පෙනෙන්නේ. ඇයි මෙයා මෙසේ හැසිරෙන්නේ කියා අප එතනදී සොයා බලන්න අවශ්‍යයයි. ඇයි මෙයා මෙසේ කියන්නේ. එසේ සොයා බලන්න නම් අපට ඉවසීමක් තිබිය යුතුයි. කලබල වෙලා ආවෙශකීලි වෙලා බැහැ. අප නිවෙන්න අවශ්‍යයයි. එසේ අපට නිවාගෙන, අපට බලන්න පුළුවන්, ඇයි එයා මෙසේ හැසිරෙන්නේ? එයත් නිවුණු වෙලාවක අහන්න පුළුවන් ඇයි එසේ කිවිවේ? ඔබ දන්නවාද ඔබ කියු දෙය ගැන? මොනවද කිවිවේ කියා. ඔයා දුටු දෙයක් ගැනද ඔය කරා කරන්නේ? ඇසුණු දෙයක් ගැනද එසේත් නැතිනම් සිතුණු දෙයක් ගැනද? නැතිනම් ඔපාදුපයක් ගැනද? එය තමා හොඳුම දෙය ප්‍රායෝගිකව ඒ ප්‍රශ්නය විසඳුගන්න නම් සොයා බලන්න. ප්‍රායෝගිකව සොයා බලන්න. බොහෝ ප්‍රශ්න ඇතිවෙන්නේ අනවබේදය නිසා. ඒ කියන්නේ අවබෝදයක් නැතිකම නිසා සහ වැරදී වැටහීමක්

නිසා. වැරදියට අප යමක් සිතාගෙන සිටිනවා, මෙය මෙසේයි කියා. ඒ නිසා හොඳම දෙය තමා සොයා බැලීම. සොයා බැලුවිට තේරෙනවා, ඒ කෙනත් තවත් දේවල්වල ඉත්තෙක් කියා. සොයා බලා නොවෙයි මනුස්සයෙකු කියා කරන්නේ සිතා බලා නොවෙයි බොහෝ විට. හැඟීම්වලට වහල්වී. ඒවා ලොකුවට ගණන් ගන්න නම් හොඳ නැහැ, අපට ඒවා ගනන්ගන්නේ නැතුව සිටින්න පූජ්‍යවන් නම්, ඒක තමා හොඳම දෙය.

සහාවන් - අපට ඒ වගේ වෙළාවල්වල වාචිකව පිළිතුරු දෙන්න නිවැරදි කරන්න යන්නේ නැතුව, අපට ඒක ලියන්න පූජ්‍යවන් නේද? මගේ පොදුගලික අත්දුකීමක් තිබෙනවා, මා වාචිකව එයාට උත්තර දෙන්නවත් නිවැරදි වෙන්නවත් යන්නේ නැතුව මගේ සිතේ ඇතිවුණ අසහනය අවසන් වෙනකම් ලිවිවා. සති තුනක් වගේ පොඩි පොතක් ලිවිවා. එය ලියා අවසන් වෙනවිට ඒ අදාල පූද්ගලයා පැමිණ මගෙන් සමාව ගන්නා. ගෙදරට ඇවිත් වැරදි අවබෝධයක් තබාගන්න එපා කියා කරුණු පැහැදිලි කිරීමක් කළා. මා වාචිකව කරා කර, මා නිවැරදි කියා කියන්න තියානම් සමහරවිට දෙපැන්තම නොසන්සුන් වෙනවා. ඒසේ නිහඹවෙලා අර ආකාරයට ලිවිවා. ඒ පොත මා ලග තිබෙනවා. මා සිතුවා එය අවුරුදුකින් දෙන්නම් කියා එයාට, දැන් අවුරුදු දෙකක් විතර පහු වුණා මට දැන් සිතෙනවා එය දෙන්න අවශ්‍යයත් නැහැ කියා.

ගරුතමා - ආවේගවලටන් අප වැඩ කරන්නේ. ඒ ආවේගයේ ස්වභාවය තමා නිවී යුම. නැවත, නැවත පිදුරු දුම්මේ නැතිනම් නිවී යනවා. ආවේගයකින් සිටින වෙළාවක හොඳ නරක, හරි වැරද්ද, කරා කරන්න බැහැ. කරා කර වැඩක් නැහැ. ආවේගයිලි මනස කැමති නැහැ ඇත්ත තේරුම් ගන්න ඇත්ත පිළිගන්න. ඒනිසා හොඳම දෙය තමා කළුගැනීම, නිවෙන්න හැරීම, අනිත් කෙනාව නිවෙන්න අරින්න. ඒ අතර ඔබතමා කළ දෙය හරි වැදගත් අපට නිවාගන්න අපේ සිතේ තිබුණ සියල්ලම ලිවිවා. කියන්න අවශ්‍ය සියල්ලම ලිවිවා අප. අපේ සිතත් අප හිස් කරගන්නා.

ගුරුතුමා - දහම අකාලිකයි, සන්දීචියිකයි, එයට කාලයකුත් තැහැ, මෙන්න මේ කාලයේ තමා පුළුවන්, මෙන්න මේ තැන තමා පුළුවන් කියා, එවැනි දෙයක් තැහැ නමුත් අප එක එක්කෙනාට ජය භුමි තිබෙයනවා. දිනන තැන් තිබෙනවා හැමෝටම එක තැනකදී දිනන්න බැහැ. විවිධ හේතු තිබෙනවා. ඒ මොන හේතු නිසා හෝ අපට හාටනාට හරියන තැන් තිබෙනවා. නමුත් ඒ තැන කුමක්ද කියා අප දන්නේ තැහැ එය එසේ සෞයාගන්න බැහැ. එය පිහිටන, වැටෙන, ඇගටම වදින තැන් තිබෙනවා. ඒ නිසා පුහුණුව අප හැමතැනම හැමවෙලේම කරන එකයි තිබෙන්නේ

කළුයාණ මිතුවරුති, අප හැමදෙනාම මේ යෙදී සිටින්නේ නිවැරදි ගමනක බව මේ සියලුම සාධකවලින් සහ අනිකුත් කළුයාණ මිතුයන්ගේ අත්දැකීම්, මේ හැමදෙයකින්ම මනාව සනාථ වෙනවා. නිසුකම්. පාරත් තිබෙනවා පාරත් විවාහයි අපත් සිටින්නේ නිවැරදි පාරේ සමහරවිට තැවතිලා වෙන්න පුළුවන්. තාම පළමුවෙනි අඩියේ, දෙවනි අඩියේ, තුන්වනි අඩියේ, එවැනි තැනක තැවතිලා වෙන්න පුළුවන්. ඒ නිසා අප අධිෂ්ථානයක් ඇතිකර ගනිමු, මේ පොහොය ද්‍රව්‍යේ හැන්දැවේ මේ සියලුම අර්ථවත්, හරවත්, රසවත් අත්දැකීම්වලට සවන්දීමෙන් පසු, අප මිට වඩා කැප කිරීමක් කිරීමට, අනිවාර්යයෙන් කළයුතුයි ඒ බව අප දන්නවා. විවිධ හේතු නිසා තොකරන ගතියක්, කලදීමත ගතියක් තිබෙනවා. ඒ නිවරණය හඳුනාගෙන කලදීමත නිවරණය හඳුනාගෙන අප අධිෂ්ථානයක් ඇතිකරගනිමු, මිට වඩා කුමවත්ව සහ කැපවීමකින් යුතුව වැඩි කාලයක් මේ නිවෙන මගෙහි ගමන් කරන්න. මිට වඩා විරෝධය කරමු, බාධා එයි. නමුත් ඒවා බාධා ආකාරයට හඳුනාගෙන, තාවකාලික බවත් දැනගෙන, අප වඩාත් මේ ගමන් යම් කියන අධිෂ්ථානය ඇතිකරගනිමු.

අද ද්‍රව්‍ය පුරාම මේ කළ පෝහෝ දා දහම වැඩිසටහනෙහි අපට ලැබුණු ඒ උපදෙස් අනුව, අපේ සාමාන්‍ය ජීවිතය ගතකරන්න. ඒ සාමාන්‍ය ජීවිතය ඇතුළේ අපේ ගමන යන්න, සාමාන්‍ය ජීවිතය ඇතුළේ පෙහොය ද්‍රව්‍යක් අත්දැකීන්න ලැබෙනවා නම්, ඒ තමා හපන්කම, එසේ ලබාගන්න පුළුවන් නම්

සහ පෝදා වැඩසටහන හොතික වශයෙන් අවසන් වුණත්, මානසිකව ආධ්‍යාත්මිකව අප ඒ වැඩසටහන ඇතුළේ තමා කොහො සිටියත් ජීවත් විය යුත්තේ. එය නැවත, නැවත සිහිපත් කරගනිමු. විශේෂයෙන් අප මානසික වශයෙන් නොසන්සුන් වෙන වෙළාවට, කළබල වෙන වෙළාවට, අසහනයට පත්වෙන වෙළාවට, මතක් කරගනිමු අප සිටිය යුත්තේ මේ පෝදා දහම් වැඩසටහන ඇතුළේයි. ඒ පෝහො දා වැඩසටහනට එකතු වෙන්න පූජුවනි නම්, අර කළබල කොහොන් ගියාද කියා සෞයාගන්න නැතිවෙයි. ඒ සහතිකය මා නොවෙයි දෙන්නේ දහම්. එම වේතනාවෙන් භාවනාව අවසන් කරමු.

හැමදෙනාටම තෙරුවන් සරණය!

නිල්ලෙ පරිභාන පොත් පෙළ

1. මමත්වයේ මුලාව
2. අසිරිමත් බොදු මග
3. ඔබේම ඇසින් ලෝකය දකින්න
4. ආදරය කෙර්පය සහ මෙත්‍රිය
5. නිහඩ සිතක මහිම
6. "මම" මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යන්වය
8. රන් වන් සිතක්
9. නිවහන සසර ද?
10. දැනුමේ අදුරින් - ප්‍රඟාවේ ආලෝකයට
11. මුලසුන සිහියට
12. ප්‍රචාරක නිමෙෂය
13. නිදහස් මාවත
14. පරම තිළිණය ගුද්ධාවයි
15. සුරක්ෂිත බවේ සත්‍යය හා මිරූව
16. බොසන් හමුව
17. හිස් ඇස්
18. ඔබ ඔබමද?
19. පැවැත්මේ වකුයෙන් නැවැත්මේ වකුයට
20. සිතුවිලි වැඩීම සහ සිහිය වැඩීම
21. ආධ්‍යාත්මික ස්නානය
22. ග්‍රාවක
23. ප්‍රාතිහාරය
24. ප්‍රාර්ථනා සහ අධිෂ්ථාන
25. සිතුවිල්ලේන් එහා
26. නැවතුම් තිත
27. අපුන්දර විවිධත්වය සහ සෞඛ්‍රි ඒකාග්‍රතාවය
28. එලොව මෙලොව දකින සිහින
29. සිත දිනා ජයගන්න
30. නිවෙන සිතක පහන් එලිය
31. ඇති හැරී
32. යෝගීයකුගේ උපත
33. බියගුණ මමත්වය
34. ඇසි?
35. සසර බමනය
36. ඔබ රන් බදුනකි
37. කිසිවෙතු නොවී
38. සහේලී විකසිතවීම
39. සිහිය ඉවුරසි ගලන ජ්‍යෙන ගග දකින